

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 සැප්තැම්බර් මස 10 වන දින පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද මහ සභා රැස්වීමේ වාර්තාව.**

**සහභාගී වූ :-**

- |   |   |  |
|---|---|--|
| 1. ගරු සභාපති                             | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා                        |
| 2. ගරු උප සභාපති                          | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා          |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා          |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය                  |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | ලියනගේ චන්දන කුමාර මැතිතුමා                    |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා              |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා           |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා                     |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී            | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා                  |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා                |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා             |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා                    |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා            |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා     |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා       |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා            |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඩබ්.ඒ.ඩී. ගීනාමනි ස්වර්ණලතා මැතිතුමිය          |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඒ. සුසන්ත මැතිතුමා                             |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා                   |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා                |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා                 |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඩබ්.ඩී. චිත්තක දේවිනද සමරවීර මැතිතුමා          |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා               |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා                      |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා               |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා                      |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා         |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා                    |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය                 |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැතිතුමිය | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි         |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එම්.ඩී. මාලනී චන්ද්‍රලතා මැතිතුමිය             |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා                |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එස්. චන්දන සුරියආරච්චි මැතිතුමා                |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා                 |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී           | - | එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය |

36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා

**සභාභාගී නොවූ**

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.ඩී. ෆිලිප්පා ඇනට් ඔලේගා මැතිතුමිය
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - දනුෂ්ක ප්‍රභානි අල්මේදා මැතිතුමිය
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ශාමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.ඒ.ඩී.සාගර්කා කුමාර් රූපසිංහ මැතිතුමිය

**ගරු සභාපතිතුමා**

සුභ උදෑසනක් වේවා. සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 සැප්තැම්බර් මාසයේ 29 වෙනි මහ සභා රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමටයි සුදානම් වෙන්නේ.

ඒ සඳහා සභාභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා, ගරු මන්ත්‍රීතුමියන්ලා, සියළු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්ය මණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් සභාවට පිළිගන්නවා.

න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම තියෙන්නේ පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කරන ලෙස ඉල්ලා සිටිනවා.

**01.පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.**

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා**

ගරු සභාපතිතුමනි, 2020.08.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**2020.08.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.**

01. බස්නාහිර පළාත, පළාත් අධ්‍යාපන ලේකම් වෙනුවට, සහකාර ලේකම්, එල්.ඒ. සමිත්තා ගිමානි පෙරේරා යන අය විසින් 2020.05.18 දින පැවති මහ සභා රැස්වීමේදී ඉදිරිපත් කරනු ලැබූ ගරු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ ක්‍රියාත්මක කිරීම - හල්පේ හේවාගම් වත්තේ ඉඩම නැවත පාසල ඉදි කිරීම සඳහා නිදහස් කර ගැනීම පිණිස යන හිසින් යුතුව 2020.08.11 දිනැතිව යොමු කරන ලද ලිපියේ පිටපත

02. බස්නාහිර පළාත, පළාත් පාලන අමාත්‍යාංශය, ලේකම්, වන්දානි සමරකෝන් යන අය විසින් "හංවැල්ල සති පොළ කටයුතු පවත්වාගෙන යාම." යන හිසින් යුතුව 2020.08.31 දිනැතිව යොමු කරන ලද ලිපිය.

**ගරු සභාපතිතුමා**

ඒ අනුව අපිට කටයුතු සිදු කරන්නට සිදු වූ බව දන්වා සිටින්නට කැමතියි. නිරෝධායන නීති කොහොම උනත් මේ අනුව කටයුතු කරන්න සිද්ධ වූණ බව සඳහන් කරනවා ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීම අනුව ඒ ගැන ආණ්ඩුකාරතුමා පහුගිය සතියේ ඇවිල්ලා පොළ භූමිය පරීක්ෂා කරලා ගියා එතුමා ඒ පිළිබඳ නිරීක්ෂණය කලා එතුමා මේ පොලේ තත්වය පිළිබඳව සතුවූ දායක වූනේ නැහැ අලුත් පොළ සම්බන්ධව යම් සතුවූදායක තැනක හිටියා නමුත් තියෙන්නා වූ තත්වයන් සැලකිල්ලට ගෙන එතුමා මේ නිර්දේශය අපිට මේ දවස්වල බලය ක්‍රියාත්මක කරන්න ඉන්න අපේ ප්‍රධානියා විදියට එතුමාගේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්නට බැඳිලා ඉන්නවා ඒ අනුව අපි ඒ කටයුතු කරනවා හංවැල්ල සති පොළ භූමියෙන් අලුත් සති පොළ භූමියට පොළ ගියාය කියලා දැන් තියෙන තත්වයන් අනුව ඒ අයට ඉන්නට බැරි තත්වයක් උදා වෙලා නෑ මම හිතන්නේ තාමත් ගිය සතියේ බැලුවත් වෙළෙන්දන් 170 ක් වගේ ඉන්නේ ඒ නිසා අපි ඒ ගැන ප්‍රකාශ කලා ඉඩකඩ තියෙනවා ඒ පොලේ රැදෙන්න පුළුවන් කියලා නමුත් පහුගිය මැතිවරණ සමයේ සමහර දේශපාලඥයින් වෙච්ච යම් යම් පොරොන්දු නිසා සමහර මැති ඇමතිවරුන්ට මේ සම්බන්ධව වෙනස්වීම් කරගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. කියලා තමයි මට සමහර සාකච්ඡාවලට ගියාට පස්සේ හැඟුනේ නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී තිබෙන අවශ්‍යතාවය නිසා මේ සති පොළ එලෙසම පවත්වාගැනීම සඳහා සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ගොනු වෙලා වැඩ කරන්න පළාත් පාලන ආයතනය පොළ සම්බන්ධ බලය තියෙන ආයතනය විදියට අපිට එහි තිබෙන ඉඩකඩ තීරණ ගැනීමේ ඉඩකඩ යම් ඇහිටීමක් සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ මම කණගාටු වෙනවා. මේක කියන්න ඕනේ මේක අපිට තිබිච්ච අවස්ථාවක් නමුත් ඒක අහිමි වීමක් වෙලා තියෙනවා අපි ඒ තීරණවලට ගරු කළ යුතු නිසා ඒ පොළ අඩුපාඩු හදනවයි කියන එකට නාගරික සංවර්ධන අධිකාරිය එකඟවෙලා තියෙන නිසා මේ ලිපියෙන් ඒ ගැන සඳහන් වෙලා තියෙන නිසා අපි ලිපිය ලැබෙන තුරු පොළ බදු අයකළෙන් නැහැ අපි

අනිත් කටයුතු කළේ නෑ අපි ගත්ත නීත්දුම අනුව සෞඛ්‍ය නිර්දේශයන් අනුව අපි කටයුතු කළේ. දැන් එවා වෙනස් කරමින් කටයුතු කරන්න සිදු වෙනවා අපි ඒ ගැනත් දැනුම් දෙනවා. අපි පළාත් පාලන ආයතනයක් විදියට අනිත් සති පොළවල් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයන් මේ සති පොළේ ක්‍රියාත්මක කරන්න නොහැකි උනා. ඒ සමහර දේශපාලඥයින්ගේ මැදිහත් වීම් හා දැඩි අතපෙවීම් නිසා කියන එක මම කියන්න ඕනේ මට කොයි තරම් ලාභ උනත් පාඩු උනත් මම ඒක කියනවා ඒක නිසා තමයි අපිට සිතාමතා ප්‍රාදේශීය සභාව විදියට අපිට මේ හංවැල්ල සති පොළට ඒ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු ක්‍රියාත්මක කරන්න බැරි උනේ කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද එහෙම උනානනම් මීට වඩා හොඳ මට්ටමකට සති පොළ පවත්වන්න පුළුවන් තවමත් එකම සති පොළකවත් නියමිත වෙළඳ මහතූන් සහභාගී වෙලා නෑ පොළට ඒ නිසා හැම පොළකම ඉන්නේ අඩකට වඩා අඩු ප්‍රමාණයක් මේ පොළෙන් 350 - 400 ක වෙළඳුන් හිටියට ගිය සතියේ වෙනකොට 170 ක ලේඛනයක් තමයි ඉන්න පොළේ වෙළඳාම් කරන්නට ආවයි කියන එක අර පොළ භූමියේ එහෙම කිසිම ගැටළුවක් නෑ නමුත් ඒ අවස්ථාවට ඒ අය ගමන් කළේ නෑ නොයෙකුත් හේතු සාධක ඉදිරිපත් කරමින් නොයා හිටියා මට තේරෙන විදියට සමහර අයට අසීමාන්තික ඉඩක් වෙන් කරගෙන තියෙනවා ඒ අය තමයි මේ බලපෑම කරමින් අනිත් ව්‍යාපාරිකයින් අනිත් අයටත් පොළේ ඉඩ කඩ මදියි කියන එක මතු කරමින් මේ පොළේම රැදී සිටීමේ අවශ්‍යතාවය ගැන මතු කරලා ඒ තුළ රැදී සිටින්න ඕනේ කියලා කිව්වේ ඒ නිසා තමයි ඒ දේශපාලන ආචරණය සකසා ගත්තේ කියන කාරණය මම මතක් කරනවා ඒ නිසා ඒ පොළ භූමිය කිසිම අළුත්වැඩියාවකින් තොරව පැවතුණ පැරණි තත්වයෙන්ම දැන් පොළ ඒ ස්ථානයේ පැවැත්වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ එය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූල නොවන බව තමයි මට කියන්න තියෙන්නේ ඒ පිළිබඳ සභාව මා දැනුවත් කරනවා.

**03. ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙන්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.**

**03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

- 01. පුවක්පිටිය, හිඟුරල එස්. නන්දදාස යන අය විසින් " හිඟුරල කන්දෙවත්ත පානීය ජලය" යන හිසින් යුතුව කන්දෙවත්ත ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය අවිධිමත් ලෙස ලබා දෙන බැවින් මේ පිළිබඳව පරීක්ෂා කර බලා සාධාරණය විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා 2020.08.30 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.
- 02. හරිත නිමිතයේ පදිංචිකරුවන් විසින් "හරිත නිමිතය වෙන්දේසි ඉඩමේ පොදු පහසුකම් ඉඩම පදිංචි කරුවන්ට භාවිතා කිරීමට නොදීම පිළිබඳව" යන හිසින් යුතුව මෙම ඉඩම

අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂා කර මෙම ඉඩම අවභාවිතා කිරීම නවතා ඔවුන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලා 2020.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානී සෙනෙහෙලතා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.**

01. කොස්ගම, සාලාව, වීසි නිවාස 26/1<sup>෪</sup> හි පදිංචි ආර්.ඒ. කරුණාවතී යන අය විසින් වීසි නිවාස පටුපස වතුර බැස යාමේ කාණුව සම්බන්ධව පරීක්ෂා කර බලා සාධාරණය විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල්කර ගනිමින් නව පළාත් පාලන ආයතනයක් පිහිටුවන ලෙස ඉල්ලා 2020.09.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. සේවා පියසක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා ගැනීම සඳහා 2020.09.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. පාදුක්ක, ජයන්ති මාවත, 325/9 හි පදිංචි එච්.කේ. අබේරත්න යන අය විසින් අපද්‍රව්‍ය රැගෙන යාම සම්බන්ධව 2020.08.23 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01. කොස්ගම, ඉහළ කොස්ගම, අළුබෝදල පාර, 452/෪ හි පදිංචි කේ.කේ. විජයන්ති යන අය විසින් අනවසරයෙන් ඇල මාර්ගයක් ගොඩ කිරීම පිළිබඳ 2020.09.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01. පුවක්පිටිය, පහනළඟ, නො: 30 හි පදිංචි ඩබ්.එච්. ජයතිලක යන අය විසින් මහජන පීඩනය පරිසර දූෂණය සහ නායේ යෑම් අවධානමක්ද පවතින බැවින් 431/෪, වේරගොල්ල උතුර, ග්‍රා.නි. වසමේ රංවල පහන ළඟ නැගෙනහිර කන්ද ඉඩමේ පස් කපා ප්‍රවාහනයට කඩුවෙල වැලිවිට ලිපිනයේ අමරසේකර නැමැත්තෙකුගේ ඉල්ලීමට අවට පදිංචිකරුවන්ගේ සහ

ප්‍රදේශවාසීන්ගේ විරෝධය පල කිරීම සම්බන්ධව 2020.08.17 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. හරිත නිමිතයේ පදිංචිකරුවන් විසින් "හරිත නිමිතය වෙන්දේසි ඉඩමේ පොදු පහසුකම් ඉඩම පදිංචි කරුවන්ට භාවිතා කිරීමට නොදීම පිළිබඳව" යන හිසින් යුතුව මෙම ඉඩම අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂා කර මෙම ඉඩම අවභාවිතා කිරීම නවතා ඔවුන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලා 2020.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය

**03 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01. පාදුක්ක, වේරගල, අරුක්වත්ත ගම්වාසීන් විසින් " නිවෙස්වල එකතුවන අපද්‍රව්‍ය (කුණු) ගෙනයාම සඳහා ක්‍රමයක් සැකසීම" යන හිසින් යුතුව ඉංගිරිය පාරේ අරුක්වත්ත , දේවාල පාර හා වේරගල ගම් දෙකේ නිවෙස්වල එකතු වන කුණු ප්‍රාදේශීය සභාව මගින් රැගෙන යන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අතසන්ද සහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01. හංවැල්ල, ගිරාඉඹුල, 215/සී, ජේ.ඒ.කේ. දර්ශනී යන අය විසින් " නිවසට යන මාර්ගය සම්බන්ධව " යන හිසින් යුතුව පවුල් 07 ක් සඳහා යාමට භාවිතා කරන මාර්ගය අඩි 05ක් පමණ පටු වන බැවින් එම මාර්ගය සම්බන්ධයෙන් කරුණු සොයා බලා සාධාරණ විසදුමක් ලබා දෙන මෙන් ඉල්ලමින් පවුල් 07 හි අයගේ අත්සන්ද සහිතව 2020.09.01 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. හංවැල්ල, කහටපිටිය, පාසල් මාවත, 143/ඩී හි කැලණි නදී වැඩිහිටි සංවිධානය සභාපති හා ලේකම් යන අය විසින් "අළුතින් නාම පුවරු සවිකිරීම" යන හිසින් යුතුව පාසුල් මාවත හා අකරවිට පාර නාම පුවරු සවි කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.08.24 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. කොස්ගම, බොල්ලනාව, "චම්ල" අංක 248 හි කේ.ඒ. සරත්චන්ද්‍ර කුමාරරත්න යන අය විසින් පාරේ යන වැසි ජලය නිවස දෙසට හරවා ඇති බැවින් වැසි ජලය හා එම ජලය මගින් පස් ගොඩවී ඇති බැවින් සුදුසු විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.08.20 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී**

01. පාදුක්ක, උග්ගල්ල, අංක 454 හි ප්‍රජා මණ්ඩලයේ ලේකම්, සභාපති විසින් " උග්ගල්ල ජනතාවගේ ස්තූතිය" යන නිසින් යුතුව ප්‍රජා මණ්ඩලය හා වෘත්තීය පුහුණු පාඨමාලා ගම තුළ හදුන්වා දීම පිළිබඳව ස්තූතිය පුද කර 2020.09.09 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. උග්ගල්ල ප්‍රදේශවාසීන් විසින් "පින්තවල බෙහෙත් ශාලාවෙහි බෙහෙත් නිකුත් කරන නිලධාරී සම්බන්ධවයි" යන නිසින් යුතුව රජයේ බෙහෙත් ශාලාවේ කටයුතු සම්බන්ධව 2020.09.05 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. හරිත නිමිතයේ පදිංචිකරුවන් විසින් " හරිත නිමිතය වෙන්දේසි ඉඩමේ පොදු පහසුකම් ඉඩම පදිංචි කරුවන්ට භාවිතා කිරීමට නොදීම පිළිබඳව " යන නිසින් යුතුව මෙම ඉඩම අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂා කර මෙම ඉඩම අවභාවිතා කිරීම නවතා ඔවුන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලා 2020.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය

**03 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01. හරිත නිමිතයේ පදිංචිකරුවන් විසින් " හරිත නිමිතය වෙන්දේසි ඉඩමේ පොදු පහසුකම් ඉඩම පදිංචි කරුවන්ට භාවිතා කිරීමට නොදීම පිළිබඳව " යන නිසින් යුතුව මෙම ඉඩම අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂා කර මෙම ඉඩම අවභාවිතා කිරීම නවතා ඔවුන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලා 2020.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය

**03 - (10) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

- 01. උග්ගල්ල ප්‍රදේශවාසීන් විසින් "පින්තවල බෙහෙත් ශාලාවෙහි බෙහෙත් නිකුත් කරන නිලධාරී සම්බන්ධවයි" යන හිසින් යුතුව රජයේ බෙහෙත් ශාලාවේ කටයුතු සම්බන්ධව 2020.09.05 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (11) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

- 01. හරිත නිමිනයේ පදිංචිකරුවන් විසින් "හරිත නිමිනය වෙන්දේසි ඉඩමේ පොදු පහසුකම් ඉඩම පදිංචි කරුවන්ට භාවිතා කිරීමට නොදීම පිළිබඳව" යන හිසින් යුතුව මෙම ඉඩම අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂා කර මෙම ඉඩම අවභාවිතා කිරීම නවතා ඔවුන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලා 2020.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය

**03 - (12) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

- 01. හරිත නිමිනයේ පදිංචිකරුවන් විසින් "හරිත නිමිනය වෙන්දේසි ඉඩමේ පොදු පහසුකම් ඉඩම පදිංචි කරුවන්ට භාවිතා කිරීමට නොදීම පිළිබඳව" යන හිසින් යුතුව මෙම ඉඩම අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂා කර මෙම ඉඩම අවභාවිතා කිරීම නවතා ඔවුන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලා 2020.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය

**03 - (13) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

- 01. උග්ගල්ල ප්‍රදේශවාසීන් විසින් "පින්තවල බෙහෙත් ශාලාවෙහි බෙහෙත් නිකුත් කරන නිලධාරී සම්බන්ධවයි" යන හිසින් යුතුව රජයේ බෙහෙත් ශාලාවේ කටයුතු සම්බන්ධව 2020.09.05 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (14) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ජේමරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

- 01. උග්ගල්ල ප්‍රදේශවාසීන් විසින් "පින්තවල බෙහෙත් ශාලාවෙහි බෙහෙත් නිකුත් කරන නිලධාරී සම්බන්ධවයි" යන හිසින් යුතුව රජයේ බෙහෙත් ශාලාවේ කටයුතු සම්බන්ධව 2020.09.05 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (15) ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**



01. පාදුක්ක උප කාර්යාලය සේවක සුභ සාධක සංගමය විසින් සේවක සුභ සාධක සමිතියේ මුදල් වංචනික ලෙස ලබාගෙන සාමාජිකයින්ගේ විරෝධය මත සංගමය විසුරුවා හැරීම සම්බන්ධව 2020.08.08 දිනැතිව අතිගරු ජනාධිපතිතුමා අමතා යොමු කරන ලද ලිපියේ සභාපතිතුමා වෙත යොමු කරන ලද පිටපත.

**04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.**

**ගරු සභාපතිතුමා**

කල් දී ඇති ප්‍රශ්ණ නැහැ.

**05. යථා පරිදි කල් දී ඇති යෝජනා.**

**ගරු සභාපතිතුමා**

05 - (01) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

**05 - (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඔවුන්ගේ නිවාසවල වහලය සකස් කර ගැනීම සඳහා රුපියල් තිස්පන් ලක්ෂයක සෙවිලි තහඩු හා සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සනීපාරක්ෂාව නැංවීමේ අරමුණින් රුපියල් පහලොස් ලක්ෂයක වැසිකිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 – (02) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වතු ආශ්‍රිත පවුල්වල සතීපාරක්ෂාව නැවීමේ අරමුණින් එම අවශ්‍යතා ඇති ස්ථාන හඳුනාගනිමින් රුපියල් පහලොස් ලක්ෂයක වැසිකිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා**

ගරු සභාපතිතුමනි,එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියන්ගේ වන්දන කුමාර මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දුලනා මැතිතුමිය
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර කුලනික මැතිතුමා
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 10. ගරු උප සභාපති මංජුල ජරදීප් කුමාර මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා මැතිතුමිය
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රුපසිංහ මැතිතුමා
- 14. ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 – (03) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 - (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	1677 – 1681 2020.08.10	2020 ජූලි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, රියදුරු කාර්යාල, විදුලි, ආදාහනාගාර හා පුස්තකාල, පෙර පාසල් යන අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 48 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල සේවය කරනු ලබන ව්‍යාපෘති සේවකයන් 53 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	3,035,327.89
02	1876 - 1880 2020.08.24	2020 අගෝස්තු මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථිර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 184 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	7,255,651.30

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 – (04) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	මලගල ආයුර්වේදය අඩුපාඩු සකස් කිරීම. (අතිරේඛ ඇස්තමේන්තුව)	සභා අරමුදල්	සභාපති, මලගල ග්‍රාම සංවර්ධන සමිතිය	307,626.90
02	හඬිලෙවල් පාර අතුරු පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, සමඟි වැඩිහිටි සංවිධානය ඉහළ හංවැල්ල දකුණ	251,844.10
03	පොල්හේන පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති මාවල්ගම සිංහ ගොවි සංවිධානය	499,218.44
04	වග උතුර පල්ලේවාසල පාර (විල උඩ ලන්ද කොටස) කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, සුභද මිතුරු සංසදය, වග	383,631.66
05	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් දඹෝර පුස්තකාලයේ ඉතිරි වැඩ කොටසක් නිම කිරීම.	සභා අරමුදල්	සභාපති, රන්දිය එකමුතු ප්‍රජා මූල සංවිධානය, දඹෝර	803,448.70
06	දිද්දෙණිය රොක් ගාඩින් පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කේශර ගොවි සංවිධානය දිද්දෙණිය දකුණ	179,808.80
07	තුන්නාන මහ කන්ද අතුරු මාර්ගය II සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කුඩාකන්ද එක්සත් සුභ සාධක සමිතිය 444/ඊ	250,960.74
08	නැගෙනහිර කන්ද ප්‍රජා ශාලාවේ කොටසක් බිත්ති බැඳ වහලය ගැසීම.	සභා අරමුදල්	සභාපති, ඇස්වන්න එක්සත් සුභ සාධක සමිතිය	500,000.00

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ  
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේර මාග්‍රව් මැතිතුමියගේ  
ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 - (05) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.  
(හදිසි යෝජනා අංක 01)**

සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල නව වෙළඳ සංකීර්ණයේ අංක 18 කාමරය සඳහා සභාව සමඟ 2001.11.01 දිනැතිව අත්සන් කර ඇති පොරොන්දු පත්‍රයට අනුව බදුකරු වන ඩී. විමල් අමරසේකර යන අය මිය ගොස් ඇති බැවින් ඔහු නමින් ඇති අංක 18 කාමරයේ ඉතිරි බදු කාලය 2016.07.11 දිනැති LGD/08/2016 චක්‍රලේඛනය ඇමුණුම 2 කුලී ගිවිසුම 11 වන කොන්දේසිය ප්‍රකාරව ඔහුගේ වැඩි මහල් දරුවා වන හංවැල්ල, ඉහල හංවැල්ල, I පටුමග අංක 387/A, දරණ ස්ථානයේ පදිංචි ඩී.එස්.එස්. අමරසේකර යන අයට පැවරිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියන්ගේ චන්දන කුමාර මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 04. ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ  
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා ඒ. සුසන්ත මැතිතුමාගේ  
ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 – (06) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.  
(හදිසි යෝජනා අංක 02)**

සිතාවක ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් දේපල 2020.09.11 දින සිට 2020.12.31 දක්වා බදු ලබා දීම සඳහා 2020.08.28 දින පැවති ටෙන්ඩර් මණ්ඩල තීරණය අනුව පහත උප ලේඛනයේ පළමු තීරයේ සඳහන් දේපල එකී උප ලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් ටෙන්ඩර්කරුගේ නම හා ටෙන්ඩර් මුදල අනුව ගිවිසුම් ගත වෙමින් එකී ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි යෝජනා කරන්නීය.

දේපල විස්තරය	ජයග්‍රාහී ටෙන්ඩර්කරුගේ නම හා ලිපිනය	ජයග්‍රාහී ලංසුව රු.
පාදුක්ක සතිපොළ	මීගොඩ කංකානමගේ වසන්ත අංක 303 ජී, ගල්කන්ද, උඩුමුල්ල, පාදුක්ක	1,438,500.00

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මැතිතුමිය**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ  
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ  
ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 - (07) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.  
(හදිසි යෝජනා අංක 03)**

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	ධර්මග්‍රාමය පාරේ හරස් බෝක්කුවේ සිට වෙල දෙසට කාණුව සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ස්වර්ණ ජයන්ති සුභ සාධක සමිතිය සාලාව, කොස්ගම.	210,000.00
02	බෝපේ කුරුන්දෙණිය පාර අතුරු මාර්ගය කොටසක් තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, සියඹලාව ගොවි සංවිධානය	279,979.23

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 03. ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ  
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව  
මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**01. කාරක සභා වාර්තා.**

06 – (01) 2020.08.21 - නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිරකුමාර රූපසිංහ මැතිතුමා**

ගැබිනි මව්වරුන් හට අර කට්ටලයක් බෙදා දීමේදී මගේ පෞද්ගලික අත්දැකීම් මත ලැබීවිච තත්වයන් තුළ මේක නිසියාකාරව ලබා දීමේදී මන්ත්‍රීවරයෙක් විදියට මට ඒවා ලැබීමේ කාල පරිච්ඡේදය තුළ ඒ අයට මේ පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරලා මේක නිසියාකාරව බෙදීමක් සඳහා ඒ සායනයටම ලබා දෙන්න පුළුවන්නම් ඒ අම්මට නිසි වෙලාවටම මේක ගන්න පුළුවන් වෙනවා. නැත්නම් මේක දෙනකොට බබාලා හම්බෙලා අපි හොයාගෙන ගිහිල්ලා අපිටත් අපහසුයි ඒ අයත් අපහසුතාවයට පත් වෙනවා ඒ නිසා මේ ගැන ඔබතුමා සාකච්ඡා කරලා මේක සායන හරහා ලබා දෙන්න කටයුතු කරනවනම් වඩා යහපත් කියලා මම හිතනවා.

**ගරු සභාපතිතුමා**

අපි මේ ගැන නිවාස කමිටුවේදී කතා කරලා තීරණයක් ගැනු. මීට වඩා වෙනස් විදියකට මේක ලබා දීමට තමයි අපි සාකච්ඡා කලේ ඒක මන්ත්‍රීවරුන්ට අපහසුවක් නම් අපි ඊළඟ නිවාස කමිටුවේදී මේ ගැන කතා කරලා මේක **MOH** එක හරහාම භාරදීම හොඳයි අපි ඒකට යමු සභාව විදියට මන්ත්‍රීවරු හරහා මේක කරන එක හොඳයි කියපු නිසා අපි ඒ විදියට කලේ සමහර දේවල ඒ ආයතන හරහා කරන කොට අපි කරන දේ ජනතාවට යනවාද කියන දේ පිළිබඳ ප්‍රශ්ණ තියෙනවා සභාව විදියට වියදමක් දරලා අපි දෙයක් කළහම සභාවට හා මන්ත්‍රීවරුන්ට ඒ ලැබිය යුතු ගෞරවය ලැබෙන්නේ නැත්නම් අපි ඒහෙම කරන එක ගැන අපි නැවත සාකච්ඡා කරමු සමහර දේවල් තියෙනවා අපි කොච්චර විදියමි කරලා කරත් සමහර දේවල් තියෙන්නවා සමහර



තැන්වල අපි කළාය කියලා කියවෙන්නේ නැති නැන් මට එහෙම දැනුවත් නැන් නියෙනවා ඕනේ තරම් ඩෙංගු මර්ධන වැඩ සටහන්වලට විශාල වියදමක් දරනවා ඒ සඳහා අවශ්‍ය කරන අය පත් කරලා නියෙනවා වාහන ආදිය යොදවලා නියෙනවා නමුත් සමහර තැන්වල සභාව ගැනවත් කියවෙන්නේ නැති නැන් බවට පත්වෙලා නියෙනවා ඒ නිසා සභාවේ ව්‍යාපෘතියක් කියලා කියවෙන්නේ නැති කොට මේකත් කියවෙන්නේ **MOH** එක හරහාම නම් අපි ඒක කරගෙන ගියේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය අනුව අපි ඒ කටයුතු කරමු. මේකේ සභාවට ගන්න දෙයක් නියෙනවනම් අරගන්න එක තේද හොඳ කියලා මගේ නම් කල්පනාව මම එහෙම හිතලයි පහුගිය කාලේ ඒ තත්වය උදා කරලා දෙන්න ඕනේ නිසයි හැමෝටම ගෞරවයක් ඇති කරලා දෙන්න ඕනේ නිසා ඒ ගැනත් අපි කමිටුවේදී සාකච්ඡා කරලා තීරණයක් ගමු මොකද කරන්නේ කියලා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා**

ගරු සභාපතිතුමනි ඒක හරියන්නේ නෑ කොස්ගම **MOH** එකයි සාලාව රෝහලයි බෙදීමක් ඇති වෙලා නියෙනවා සාලාවේ රෝහලට යන ගැබිනි මාතාවන්ට අවශ්‍ය කරන ත්‍රිපෝෂ ටික මේ වෙනකම් ලැබිලා නෑ ඒක දෙකට බෙදිලා නියෙනවා දැන ඔබතුමා දන්නවා වෛද්‍යවරුන් නැතුව හිටියා සාලාව රෝහල මම උපුල් මන්ත්‍රීතුමා සබාපතිතුමා කතා කරලා කොහොමහර වෛද්‍යවරයෙක් ගෙන්න ගන්නා ඉතින් ඒ නිසා මේ වැඩ පිළිවෙලත් අපි සභාවෙන් කරන මේ වැඩපිළිවෙල **MOH** එකට භාර දුන්නොත් මම හිතන්නේ නෑ ඒක සාර්ථක වෙයි කියලා මොකද කිරි වීදුරුවත් සාලාව රෝහලේ ගැබිනි මවුවරුන්ට ලැබුනේ නෑ පස්සේ මම කලා කරලා කිව්වට පස්සේ තමයි ඒක ලැබුනේ මොකද මේ ආයතන දෙක තුළ ගැටීමක් නියෙනවා ඒ නිසා මම මේ යෝජනාවට කැමති නෑ.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා**

ගරු සභාපතිතුමනි කෝකිල මන්ත්‍රීතුමා කිව්ව විදියට මමත් කැමති නෑ අපේ කළුඅග්ගල කොට්ඨාශයේ ගැබිනි මවුවරුන් මේ වෙනකොට 140 කට පමණ මේ බඩු කට්ටල දිලා නියෙනවා අපිට කිසිම ගැටළුවක් වෙලා නෑ අපි ඒක බොහොම සන් භාවයෙන් කරන්නේ ඒ නිසා ඒක මන්ත්‍රීවරු හරහාම කරමු කියලා යෝජනා කරනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා**

ගරු සභාපතිතුමනි අපි ඒ කරගෙන ආපු ක්‍රමයේ කිසිම ගැටළුවක් නෑ සමහර මන්ත්‍රීවරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ ඇති නමුත් කොට්ඨාශයේ මන්ත්‍රීවරු හරහා කට්ටිය එක තැනකට එකතු

කරලා කොට්ඨාශේ මන්ත්‍රීවරු හරහා මේක කරමු කියන යෝජනාව තමයි අපි කරන්නේ. සාර්ථක වැඩ පිළිවෙලක් අසාර්ථක කරන්න තමයි මේ හදන්නේ.

**ගරු සභාපතිතුමා**

හරි හරි අපි මේ ගැන කමිටුවේදී සාකච්ඡා කරමු.

**2020.08.21 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.**

06 – (02) 2020.08.24 - කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

**ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා**

ගරු සභාපතිතුමනි පිටුව 5 අංක 10 පාදකක් බොහෝ සමඟි මාවත නිවැසියන් විසින් සමඟි මාවත මාර්ගය කාපට් අතුරා සකස් කිරීම යන හිසින් යුතුව ලියුමක් එවලා තියෙනවා ගරු සභාපතිතුමනි මම හිතන්නේ මේක 1000km වැඩ සටහන යටතේ මෙම මාර්ගය රු ලක්ෂ 50 ක මුදලක් යොදවලා මෙම මාර්ගයේ තිබුණ කම්බිවැටවල් පාරට ගෙනල්ලා තියෙනවා මෙතන විශාල ගැටළුවක් තියෙනවා මේක කඩිනමින් ඉටු වෙමින් තියෙනවා මම කාර්මික සේවා කමිටුවෙන් ඉල්ලීමක් කරනවා මේක ස්තෘතීය පරීක්ෂණයක් කරලා ඉක්මනට විසදුමක් ලබා දෙන්න කියලා මේකට කාර්මික නිලධාරීතුමාට විතරක් තනි තීරණයක් ගන්න බැරි ප්‍රශ්ණයක් වෙලා තියෙනවා මෙහෙම ගියොත් අපිට කිසිම පාරක් සංවර්ධනය කර ගන්න බැරි වෙනවා ඒ නිසා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලා සිටිනවා.

**ගරු සභාපතිතුමා.**

වැඩ අධිකාරීතුමිය මේ පිළිබඳව පරීක්ෂා කරලා බලලා අදාල වාර්තාවන් ඉදිරිපත් කරන්න.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනි හෙක්ටර් පීරිස් මැතිතුමා**

ඒවගේම ගරු සභාපතිතුමා කාර්මික සේවා කමිටුවේ ලිපි ලේඛන සලකා බැලීමේ අංක 02 යටතේ මා විසින් ඉදිරිපත් කරලා තිබුණා පසුගිය මාස කිහිපයේම කිව්වේ ප්‍රධාන මාර්ගය දෙපස තියෙන ගස් කොලන් සම්බන්ධව කාර්මික සේවා කමිටුවේ වගේම සියලු කමිටුවල තීරණ ගන්නවා නමුත් බිම් මට්ටමේ මේවා ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒ හේතුව නිසා පසුගිය දවස් ගණනාවෙම මිරිස්වත්ත හංදියේ තිබුණ විශාල ගස පහුගිය කාලයේ ගස කඩ වැටිලා ත්‍රිවිලරයක් උඩට කඩා වැටිලා ජීවිත අවාධනමක් වෙන්න තිබුණා පාර හරහා වැටිලා පැය ගානක් පාර වහලා දාන්න සිද්ධ වුණා අමාරු ලෙඩෙක් රැගෙන ගිය ඇම්බියුලන්ස් රථයත් පැය ගානක් එතන හිටියා ගහ කපා ඉවත් කරන තුරු

දැනට දවස් ගානකට පෙර අළුත්අම්බලම මගේ ගේ ළඟ තිබුණ අඹ ගස කඩා වැටුණ පාර හරහා රාත්‍රියේ එතනත් පැය දෙක තුනක් පාර හරහා තිබුණා පස්සේ මම මැදිහත් වෙලා ගෙදර තිබුණ පොරවක් අරගෙන ගිහිල්ලා පොලිසියට කතා කරලා වැස්සේ තෙමී තෙමී ඒ ගස් ඉවත් කරලා පැය 03 ක් 04 ක් ගත වුනා අපි මේ කාර්මික සේවා කමිටුවේ ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්න විශාල කාලයක් යනවා විශේෂයෙන්ම ඔබතුමාගේ අත්සනින් මේ ආයතන සඳහා ඉදිරිපත් කරන ලිපි අතේ මම දන්නේ නෑ ගනන් ගන්නේ නැතිද කියලා ප්‍රශ්ණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ හැම ප්‍රශ්ණයකටම මුලිකත්වය වෙන්නේ ඒකයි. ඒ වගේම තමයි මේ හරින උයන ප්‍රශ්ණෙන් ඉදිරිපත් කළාට පසසේ ඒ ප්‍රශ්නවලට අපි ගන්න තීන්දු තීරණ ඒ ජනතාවට ඉක්මණින් යන්නේ නැහැ එහෙම උණහම ඒ පළාත් ප්‍රදේශයේ මන්ත්‍රීවරයට තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගස කඩා වැටුනට පස්සේ මන්ත්‍රීවරයෙක් මෙහෙ ඉන්නව නේද කියලා තමයි ජනතාව අහන්නේ ඒ නිසා ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අදාල ආයතන නිලධාරීන් ගෙන්නලා ඔබතුමාගේ අත්සනින් ලබා දෙන මේ ලිපි හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා විශේෂ අවධානමක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්.

**ගරු සභාපතිතුමා**

මේ මහාමාර්ගයේ වැටෙන ගස් නම් මහා මාර්ග අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ආදි විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා මේවායේ ගස් කපන්න ගියහම ප්‍රශ්ණ ගැටළු රාශියක් ඇති වෙනවා ඒ පිළිබඳවත් සොයා බලන්න කියලා කිව්වා ඒ තීරණ අරගෙන කරන්න ඕනේ අපි ගස් කපන්න ගන්නට ඒ අවසර ගන්න ඕනේ නැත්නම් ගස් කපන්න ගියහම ඒ ඇතිවෙන නීතිමය ප්‍රශ්ණවලට අපි මුහුණ දෙන්න ඕනේ ඒ අදාල ආයතන දැනුවත් කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ මොකද ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා ඉන්නවද නැද්ද කියන කාරණය නෙවෙයි ඒ අදාල ආයතන මාර්ග පරීක්ෂා කිරීම් කටයුතු කරනවා එවායේ තියෙන අවධානම් තත්ව ඒ අය තේරුම් ගන්න ඕනේ ඒ අය අපේ කමිටු වලට සහභාගී වෙනවා ඒ අයටත් කියන්න ඕනේ අපේ සමහර දේවල් මේ තියෙන රාජකාරීන් එක්ක මේ තියෙන විශාල ප්‍රමාණයත් එක්ක මේ හැමදේම ක්ෂණිකව කර ගන්න බැරි අපහසුතාවයක් තියෙනවා අත්‍යවශ්‍ය වූ දෙයක් නම් අපි කරනවා නමුත් සමහර දේවල් වලට ඒ ආයතනවල මැදිහත් වීම් කර ගන්නත් ඕනේ මේවා මේ හරි පහසුවට හරි ලේසියට සභාවට ඉදිරිපත් කළාට මේ හැමදේම අපිට දරා ගන්න බැරි නැනට ආවට පස්සේ මේ හැමදේම අපිට කරන්න අමාරුයි මාර්ග සංවර්ධන අධිකාරියත් ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය, මේ ආයතන ගණනාවකුත් තියෙනවා අපි හොයලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම කියන්නේ මේ ආයතනත් එවැනි ප්‍රධාන මාර්ගවල කටයුතු කරන කොට සම්බන්ධ කරගත යුතුයි කියන එක මම නම් කල්පනා කරන්නේ එහෙම නැත්නම් මේ ඔක්කොම දේවල් දරාගෙන මේ ඉන්න සේවකයෝ 03 න් 04 දෙනෙකුට මේ ඔක්කොම ටික කර ගන්න අමාරුයි ගස් කපනවා නැනුව

නෙවෙයි ප්‍රමාද වීම් ඇති ඒවත් හොයලා බලමු. ඔය සිද්ධි දෙකම මම දන්නවා අළුත්අම්බලමත් ඊට එහා එකත් ඒවට මේ ආයතන සම්බන්ධ කර ගන්න ඕනේ මේවා මේ කමිටුවලදී කතා කරන කොට සභාව විතරක් නෙවෙයි ඒ අදාල ආයතනත් දැනුවත් කිරීමක් කළ යුතුයි නැතුව අපිට තනියම මේ ඔක්කොම කරන්න අමාරැයි. ඔයවගේ ප්‍රධාන පාරවල් වල ගස් කපනවා කියන්නේ පාරවල් වහන්න ඕනේ ලයිට් කණු හා දුරකථන කණු ඉවත් කර ගන්න ඕනේ එහා පැත්තේ දුම්රිය මාර්ගය ඒ නිසා මේ වගේ දේවල් වලට තීරණ ගන්න කොටස සභාවම මේ දේවල් කළ යුතුයි කියලා තීන්දු ගන්නට පස්සේ සභාවම කළ යුතුයි ඒවට තියෙන බාධක ඊට පස්සේ තමයි මතු වෙන්නේ ඒ නිසා ඒවත් ටිකක් තේරුම් අරගෙන තීන්දු තීරණ ගන්න කියලයි මම කමිටුවට මතක් කරන්නේ. යම් යම් තීරණ ගන්නට අපිට ඒ තීන්දු තීරණ ගන්න විදියටම ක්‍රියාත්මක කරන්න අපහසු වෙනවා. ඊට පස්සේ සභාව තමයි සම්පූර්ණයෙන්ම වැරදි කාරයා වෙන්නේ තීන්දු තීරණ අරගෙන මේ කටයුතු කලේ නෑ කියලා මේ ගැනත් හොයලා බලන්න කියලා කමිටු වල තීන්දු තීරණ ගන්න කොට අරදෙවල් සම්බන්ධවත් අවධානය යොමු කරන්න කියලයි මම කියන්නේ.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනයේ මැනිතුමා**

ගරු සභාපතිතුමනි අපි ඒකේ ස්ථානීය පරීක්ෂණයක් කලා වැට ඉවත් කරන්න කියලා තමයි තීන්දුව ගන්නේ. අපි එන්න කියලා කිව්වා පසුව එතුමා ඇවිල්ලා ඔබතුමාව මුණගැහුණා කිව්වා.

**ගරු සභාපතිතුමා**

මාව මුණගැහුණා නම් ලිපියක් දෙන්න ඇති නේ කමිටුවට දීලා ඇති බලලා කතා කරමු.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් මැනිතුමා**

ගරු සභාපතිතුමනි 4 පිටුවේ අංක 6 පොදු සුසානභූමිය දැන් ඒකේ භාගයක්වත් නෑ මීට අවුරුදු 1 ½ ට පමණ පෙර දැනුවත් කලා නැවත සිහි කැඳවීමක් කරලා තියෙනවා මේ පිළිබඳ වැඩි අවාධනයක් යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම දෙවෙනි කාරණය මේ මාර්ගයේ විදුලි කණු හා දුරකථන කණු සම්බන්ධව ඔබතුමාව දැනුවත් කිරීමක් කලා ටෙලිකොම් ආයතනයම සම්බන්ධ කරගෙන මේ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් කරනවනම් හොඳයි කියලා ඉල්ලා සිටිනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද මැනිතුමා**

ගරු සභාපතිතුමනි, ඒකේ අංක 13 ත් එක්ක සම්බන්ධයි මගේ කොට්ඨාශයෙන් මේ වගේ ගැටළුවක් තියෙනවා මම හිත්තෙන් පහුගිය කාලේ පර්ච් 40 ට වැඩි ඉඩම් අනුමත කලේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඒ කාලේ වෙන්දේසි වෙච්ච ලොකු ඉඩම්වල විශාල පොදු කොටස් තියෙනවා ඒවා ඔප්පු ලියලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට වේරගල ප්‍රදේශයේ හෝම් ලැන්ඩ්

ආයතනයට අක්කර ගානක් වෙන්දේසි කරපු එක මම හිතන්නේ සභාව දැනුවත් වීමක් නැතුව ඇති පොදු කොටස ගැන ඒවා එක එක පුද්ගලික අය පරිහරණය කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඉදිරියේදී මේවායේ අනවසර ඉදි කිරීම් ඉවත් කරන්න වෙන්නේ අපිට ඕනෑම පැවරුවට පස්සේ අපි මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය දැනුවත් කරලා මේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඒ වකවානුව තුළ ඒ හෙක්ටයාර් එකකට වඩා අනුමත කරපු ඉඩම්වල දීපු පොදු කොටස් පිළිබඳව දැනුවත් වෙලා ඒවා පවරගෙන හො පැවරීම කළොත් ඉදිරියේදී ඇති වෙන ලොකු ගැටළුවකට විසඳුමක් හොයා ගන්න පුළුවන් කියන කාරණය ඉදිරිපත් කරනවා.

**ගරු සභාපතිතුමා**

අපි ඒ ගැන හොයන්න ඕනේ අපි ඒ ගැන බලමු. අපිට හම්බවෙලා නැති ඒවා තියෙනවා ඒ කාලේ ඉදන් පර්ච් 40 ට වඩා අනුමත කරපු ඒවා තියෙනවා.

**2020.08.24 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.**

06 – (03) 2020.08.25 - පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

**2020.08.25 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.**

06 – (04) 2020.08.27 - මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා**

ලිපි ලේඛන සලකා බැලීමේ පිටු අංක 03 හි අනු අංක 07 හි පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතවරුන් සඳහා වන මූලික සහතික පත්‍ර පාඨමාලාව ඉල්ලුම්කර ඇති. උපුල් මනෝජ් රූපසිංහ වන මගේ නම ඇතුළත් කරලා තියෙනවා මම හිතන්නේ මේක උපුල් ප්‍රසන්න මන්ත්‍රීතුමා වෙන්න ඇති ඒ ඉල්ලීම කලේ ඒ නිසා ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලා සිටිනවා.

- ලිපි ලේඛන සලකා බැලීමේ පිටු අංක 03 හි අනු අංක 07 හි පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතවරුන් සඳහා වන මූලික සහතික පත්‍ර පාඨමාලාව ඉල්ලුම්කර ඇති. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා ගේ නම සඳහන් වී ඇති අතර එම ඉල්ලුම්කරු එච්.පී. උපුල් ප්‍රසන්න මැතිතුමා ලෙස සඳහන් විය යුතුය.

**ගරු සභාපතිතුමා**

- පිටු අංක 15 හි අනු අංක 12 සඳහන් ගරු මන්ත්‍රී අරුණ කුමාර මැතිතුමාගේ දුරකථන බිල රු. 2500 වෙනුවට දුරකථන බිල රු. 7251.99 ක් ලෙස සඳහන් විය යුතුය.
- පිටු අංක 23 හි අනු අංක 85 හි දැක්වෙන රු. 520,500/- ක මුදල් වෙනුවට රු. 52,500/- ලෙස සඳහන් විය යුතුය.

**ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා**

ගරු සභාපතිතුමනි මම හංවැල්ල පොළ පිළිබඳව කලා කරන්නේ පොළේ කුණු ටික ගන්න කියලා මම කියන්නේ පොළේ සියලු කටයුතු කරන්න කියලා කියන්නේ පොළේ මුදල් අය කිරීම පිළිබඳවත් මොකක් හරි ක්‍රියාත්මක වෙන්න ඕනේ මුදල් කමිටුවේ තීරණය කලා අය කිරීමක් කරන්නේ නෑ කියලා එකයි

**ගරු සභාපතිතුමා**

මම උදේ ඉදිරිපත් කරපු ලිපිය ලැබුණට පස්සේ පොළ පවත්වපු දින සිට ඒ අය කිරීම් කරනවා කියලා කිව්වා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා**

ගරු සභාපතිතුමනි, ලිපි ලේඛන සලකා බැලීමේදී අංක 05 පාදුක්ක ක්‍රීඩාංගනය සම්බන්ධව මම හිතන්නේ මේ වනවිට මේකේ කටයුතු සම්පාදනය කරලා අර වෙච්ච අකටයුතු කම් අවසන් කරලා අද වෙන කොට කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙලා ඉන්නවා නාගරික සංවර්ධන අධිකාරිය ඒකේ විදුලි පද්ධතිය වෙනස් කරලා ඒ පාක් එකේ ඇවිදින්න පුළුවන් විදියට ඒ කටයුත්ත අද දිනයේ පටන් ගන්නවා කියලා තමයි නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නේ එහිදී විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ට එතුමා විශේෂ මැදිහත් වීමක් සිදු කලා ඒ වගේම ඔබතුමාටත් විශේෂ ස්තූතියක් පුදකරනවා මේ කටයුතු සඳහා මැදිහත් උනාට ඒ වගේම පාදුක්ක වෙළඳ සංගමයද මේ පිළිබඳ දැනුවත් කරන්න කියන ඉල්ලීම කරනවා.

**2020.08.27 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයන්ට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.**

**2020.08.10 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.**

06 – (06) 2020.08.28 - ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

**2020.08.28 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.**

**07.ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.**

07 – (01) 2020 ජුනි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

**2020 ජුනි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහ සභාව විසින් සලකා බලන ලදී.**

**08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.**

**ගරු සභාපතිතුමා**

පෞද්ගලික ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා නිමල් යසසිරි කළපහන මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළපහන මැතිතුමා**

ගරු සභාවෙන් අවසරයි සභාපතිතුමනි, පාදුක්ක අරුක්වත්ත කොට්ඨාශය මැදින් ගලා බසින පුස්වැලි ඔය ආශ්‍රිතව ගංවතුර පාලන වැඩ සටහනක් සකස් කර දෙන ලෙස 2018.05.31 දින වාර් මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙත මෙම සභාවෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව අරුක්වත්ත උතුර වසමේ සිට හයිලෙවල් මාර්ගය දක්වා පළවන අදියර ලෙස කි.මී. 1.5 පමණ ඔය මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සුදුසු බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අතර ඒ අනුව 2019 වර්ෂයේ ගනේගොඩ වසමේ සිට පාදුක්ක ගලගෙදර යා කරන පරණ පාලම දක්වා පුස්වැලි ඔය පිළිසකර කල අතර ඒ මගින් වර්ෂා දිනවලදී ජල ගැලීම් අවම වීම නිසා මෙතෙක් වර්ෂා කාලවලදී ගංවතුර ගැලීම් සම්බන්ධයෙන් ජනතාව විදි පීඩාවෙන් ප්‍රදේශයේ ජනතාව මුදා ගැනීම වෙනුවෙන් වාර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට සභාව වෙනුවෙන් අපගේ ස්තූතිය පුද කරන ලෙසත් 2020 ඇති වූ කොරෝනා ව්‍යසනය වෙනුවෙන් වැඩ නවතා ඇති එම ව්‍යාපෘතියේ ඉතිරි කොටස ගලගෙදර පාදුක්ක පාලම අසල සිට පුස්වැලි මාර්ගයේ අමුණ දක්වාත්,

පහල බෝපේ පාලම අසල සිට ගනේගොඩ වසමේ පටන් ගත් ස්ථානය දක්වාත්, ඉදිරි වැඩ කොටසද නිම කර දෙන ලෙස ජනතාව වෙනුවෙන් වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලෙස දන්වා සිටිමි. යොමුව වාර්මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය.

**ගරු සභාපතිතුමා**

අද දින මහ සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට සුදානම් වෙන්නේ. අද දින සභාවට නොපැමිණි විමල් ප්‍රසන්න මැතිතුමාටත්, ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමාටත්, යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා, ෆිලිපියා ඇනට් ඔල්ගා මැතිතුමිය, දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමියටත්, ශමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමාටත්, ආර්.ඒ.ඩී.සාගර්කා කුමාර් රූපසිංහ මැතිතුමියටත් නිවාඩු අනුමත කරන ලෙස මම යෝජනා කරනවා.ඒ වගේම සභාවට සහභාගී වූ උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයටත්, ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලයටත්, කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් අපේ ගෞරවයත් ස්තූතියත් පුද කරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තූතියි.

**සභාවේ වැඩ කටයුතු ප.ව. 11.30ට නිමාවට පත්විය.**



## උප ලේඛනය.

### 05.යථා පරිදි කල් දී ඇති යෝජනා.

#### 05 – (02) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වතු ආශ්‍රිත පවුල්වල සනීපාරක්ෂාව නැංවීමේ අරමුණින් එම අවශ්‍යතා ඇති ස්ථාන හඳුනාගනිමින් රුපියල් පහලොස් ලක්ෂයක වැසිකිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

#### ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි,එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

#### ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

#### ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව අදාල උපකරණ මේ වනවිට දිලා තියෙනවද? අපි සභාවක් විදිය වතු ආශ්‍රිත පවුල්වල ජනතාවගේ සනීපාරක්ෂාව ඉහල නැංවීම අරමුණු කරගෙන මේ ගෙන ඇති තීරණය අපි අගය කරනවා සහ මේ ප්‍රාදේශීය සභාවට අපි සම්බන්ධ වෙච්ච කාල සීමාව ඇතුලේ 2018 ඉදලා මේ වෙනකම් වතු ආශ්‍රිත ජනතාවගේ යම් යම් අපහසුත්වයන් හා අවම සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව ගැටලු සාකච්ඡා වුණා ඒ සාකච්ඡාවල ප්‍රච්චලයක් ලෙස ගියවර සභාවේ ඉදලා මේ සම්බන්ධව අවධානය යොමු වීම අගයක තළ යුතු කටයුත්තක් ඒ වගේම මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් මේ අවශ්‍යතාවය පිළිබඳව මේ සභාවේ කරුණු දැක්වීම සිද්ධ කළා. විශේෂයෙන්ම මම මෙතනදී නැගී හිටියේ මේ යෝජනාව සම්මත වෙනවා වගේම පසුගිය දවස්වල

විවිධ ප්‍රදේශවල වතු ආශ්‍රිත ප්‍රදේශයන්වල ගමන් කරද්දී මිට පෙර අවස්ථාවලදී මම ඒකයි ඇහුවේ මේ වෙනකොට බඩු ලබා දීලා තියෙනවද කියලා මොකද විවිධ ප්‍රදේශවලින් යම් මැසිවිලි හා චෝදනාත්මක කරුණු ඉදිරිපත් වුණා වතු ආශ්‍රිත ජනතාවගෙන් වතු ආශ්‍රිත ජනතාව කියන්නේ අපේ රටේ ටිකක් දුක්බිත ජීවිතයක් පොදුවේ හාමෝටම අමාරුකම් තියෙනවා හැබැයි ඊට සාපෙක්ෂව වතු ආශ්‍රිත ජනතාව යම් ජීවන මට්ටම්වල විවිධ අපහසුතාවයන් වලට ලක් වෙනවා. අපේ ආසනයේ අවිස්සාවේල්ල ආසනයේ රබර් කර්මාන්තය සහ රබර් ඒ වැවිලි කර්මාන්තයන් ආශ්‍රිතව තමයි මේ වතු ජනතාව ජීවත් වෙන්නේ ඔවුන් දැන් බරපතල අපහසුතාවයන්ට මුහුණ දීලා ඉන්නේ විවිධ අපහසුතාවයන් හා විවිධ ගැටලුන් එක්ක ඒ නිසා එවැනි කාරණාවලදී අවම සනිපාරක්ෂක පහසුකම වන ඒ වැසිකිලි පහසුකම ලබා දීමේ කාරණාව පිලිබඳව සහන සැලසීමේදී මතු වෙච්ච කාරණය තමයි සහන අපි සැලසිය යුතුයි ඒවා අපි ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් සමහර ප්‍රදේශ වලදී ජනතාව අපෙන් ප්‍රශ්න කරමින් සිටියා ඒ අවශ්‍යතාවය හරියටම හදුනාගෙන වතු ආශ්‍රිත ජනතාවගේ ගැටලු හදුනාගෙන උදාහරණයක් ලෙස ගන්නොත් වැසිකිලි පහසුකම නැති නිවසකටමද නැත්නම් මොකක්හරි දේශපාලන සම්බන්ධතාවයක් සහිත තැන්වලටද බඩු දීලා තියෙන්නේ කියන එක ගැන යම් යම් කතාබහක් ඇති වුනා සමහර වතු වල සමහර තැන්වල බඩු බාලා ගිහිල්ලා තියෙනවා අර බලන්න ඒ අවශ්‍යතාවයන් එතරම් තියෙනවනම් කොහොමද ඒවා එහෙම තියෙන්නේ කියන එක වගේ ප්‍රශ්න මතු උනා වතු ආශ්‍රිත ප්‍රදේශවලදී. මම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට මන්ත්‍රී කණ්ඩායමක් විදියටත් ඉතාම පැහැදිලිව ඒ වතු ආශ්‍රිත ජනතාවගේ වැසිකිලි පහසුකම් වගේම අනිකුත් වෙනත් ජීවන ගැටලු පිළිබඳ ප්‍රශ්න ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් උපරිමව පෙනී ඉන්නවා කතා කරනවා ඒ ප්‍රදේශ සඳහා විශේෂයෙන්ම අපේ පළාත් පාලන ආයතනවල මෙන්ම රජයේ අවධානය යොමුවිය යුතුයි කියන ස්ථාවරයේ සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක් විදියට , මන්ත්‍රීවරයෙක් විදියට සභාවේ සභිකයෙක් විදියට පෙනී ඉන්න කෙනෙක් විදියට මම මෙතනදී මතු කරන්නේ අපි සභාවේ මේ කරන සත්කාරය මිනිස්සු වෙනුවෙන් කරන ඒ යහපත් දේ තවදුරටත් හොඳට අධීක්ෂණය කරලා ඒ අවශ්‍යතාවය හා උපයෝගීතාවය පිළිබඳව හොඳ සහතිකයක් ලබා ගනිමින් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ උනත් සභාව පොදු මුදලකින් මගේ පවුලේ උවමනාව මගේ දරුවන්ගේ උවමනාවන් මේ විදියට සම්පූර්ණ කළා කියලා සැහීමකට පත් වෙන්න පුළුවන් ආකාරයට ඒ පිළිබඳ යම් පසු විපරමක් අපි තබා ගනිමු කියන කාරණාව අදහස ඒ යෝජනාවන් එක්ක එකතු කරනවා මෙවැනි අදහසක් මතු කරන්න අවශ්‍යතාවය තිබුනේ ගරු සභාපතිතුමනි පහුගිය කාල සීමාව ඇතුලේ විශේෂයෙන්ම ඒ වතු ආශ්‍රිතව ජීවත් වෙන පවුල් හම්බුණාට පස්සේ කතා කළාට පස්සේ පසුගිය කාලේ ඇති වෙච්ච සිදුවීම් කිහිපයන් එක්ක ඔවුන් යම් අසතුටකින් අදහස් ප්‍රකාශ කළා ඒ නිසා සභාව විදියට ගන්න ක්‍රියාමාර්ග සභාවේ අපි විසින් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ අපි නිකන් හරියට සොයාබැලීමකින් තොරව අවශ්‍යතාවය හරියට හදුනා ගන්නේ නැතුව ඔබේ කෙනාටද ඔබේ නැති කෙනාටද කියලා හරියට බලන්නේ නැතුව පසු විපරම් කරන්නේ නැතව කටයුතු කරනවනම් ඒක අපේ සභාවට

හොඳත් නෑ ඒක අපිට හොඳත් නෑ ඒ නිසා වියදම් කරන මුදලට සාධාරණයක් සිදු වෙන්නේත් නෑ ඒ නිසා අපේ විවිධ මන්ත්‍රීවරු පිළිබඳ විවිධ අදහස් නිර්මාණය වෙනවා ඒ සියල්ල සැලකිල්ලට අරගෙන මේ වතු ආශ්‍රිත ජනතාවගේ මේ කාරණාව සම්පූර්ණ කරන්න අපි උපරිම සහයෝගය දෙනවා තවදුරටත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන පරිදි හොඳ පසු විපරමක් සියලු අවශ්‍යතාවයන් ආවරණය වෙන විදියට මේ කටයුතු කිරීමේදී අවධානය යොමු කරමු කියන ඉල්ලීම මම කරනවා මේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා**

ගරු සභාපතිතුමනි, වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳව ඔබතුමාගේ යෝජනාවට සහයෝගය දක්වන ගමන් චන්දන සුරියආරච්චි මැතිතුමා මතු කළා වගේ ගිය අවුරුද්දේ අපි ඒ උපකරණ ලබා දීලා අවසානයේ මම හිතන්නේ මේ අලුත් අවුරුද්දට තමයි මේ යෝජනාව ගේන්නේ ඒකෙදි ගරු සභාපතිතුමනි මම ඔබතුමාට යෝජනාවක් කරනවා ඒකෙදි චන්දන සුරියආරච්චි මැතිතුමා මතු කළා වගේ අපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තියෙන වතු පිළිබඳව යම්කිසි දැනුමකින් තොරවද පහුගිය වතාවේ දුන්නේ කියන එක පිළිබඳ මට පුංචි ගැටළුවක් තියෙනවා. විශේෂයෙන්ම මම මේ මතු කරන්නේ මේ වතු ආශ්‍රිතව මේ උපකරණ බෙදා දීමේදී මගේ කොට්ඨාශයෙන් තියෙනවා වන්නක් මාවනගම වන්න මේක දෙනවා දැක්කට පස්සේ තමයි මට මේක ආරංචි උනේ මෙහෙම දීලා තියෙනවා කියලා ඊට පස්සේ මම විමසීමක් කළාට පස්සේ ඒ බඩු දීලා ඉවරයි එතනදි මට පොඩි ගැටළුවක් ආවා කොහොමද මේවා තොර ගන්නේ කියලා මේ වසරේ දෙන්න තීරණය කරන උපකරණ අපේ මන්ත්‍රීවරු හරහා දැනුවත් කරලා ඒ සෑම මන්ත්‍රීවරුන්ගෙන් ගන්න සමහරවිට සභාව තීරණය කරනවා ඇති වතු ආශ්‍රිතව කිවීම සමහර කොට්ඨාශවල වතු නෑ කියලා දැන් මගේ කොට්ඨාශය ගන්නට පස්සේ මගේ කොට්ඨාශයෙන් වන්නක් තියෙනවා පවුල් 15 ක් ජීවත් වෙනවා ඇත්තටම ගිහිල්ලා බැලුවම මේක දෙන්න ඔබේ මේවා ආරංචි වෙලා මිනිස්සුන් මගෙන් අහනවා හැබැයි එතනට බඩු ලැබිලා නැහැ. අර චන්දන සුරියආරච්චි මැතිතුමා මතු කළා වගේ මේක හරියට හොයලා බලලා අපේ කොට්ඨාශවලත් මේක තියෙනවා. තවත් මන්ත්‍රීවරුන්ගේ මේ වගේ ලැබිලා නැති අය ඇති ඒ නිසා හරියට හොයලා බලලා මේ කටයුත්ත කරන්න කියන ඉල්ලීම කරමින් මේ යෝජනාවට සහය දක්වමින් තිහඩ වෙනවා ස්තූතියි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා.**

ගරු සභාපතිතුමනි, ඔබතුමා ගිය අවුරුද්දේ කරපු ඒ වැඩසටහන ඉතාම සාර්ථකයි කලුඅග්ගල කොට්ඨාශයේ සාලාව වත්ත ආශ්‍රිතව තමයි ඒ ප්‍රදේශය තියෙන්නේ ඒ සලාව වත්තේ ගරු සභාපතිතුමනි ඇත්තටම වත්තේ නිලධාරීන් අපි සමඟ සාකච්ඡා කලා ඒ ලැයිම් කාමරවලට ඒ අවශ්‍ය වැසිකිලි ආධාර දෙනකොට මම හිතන්නේ අපේ කොට්ඨාශයේ අපි දන්නේ වැසිකිලි පහසුකම් නොමැති ලැයිම් කාමරවල ජනතාවට තමයි අපි ඒක දන්නේ ඒ නිසා ඒ යෝජනාව අනුව අපි ගිය අවුරුද්දේ කරපු වැඩසටහන ඉතාම සාර්ථකව සිදු වුණා. ඒ නිසා මේ අවුරුද්දේ මේ යෝජනාවත් ඒ අවශ්‍ය කරන උපකරණ ලබා දෙන ප්‍රමාණය වැඩි කරලා මේ පහසුකම් සලසා දෙනත් කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දුලතා මැතිතුමිය**

ගරු සභාපතිතුමනි, මම කළුඅග්ගල සාලාව කොට්ඨාශයේ මන්ත්‍රීවරියක් විදියට මගේ කොට්ඨාශයට අයත් සාලාව වත්ත මම දැන් තමයි දන්නේ එහෙම දෙයක් සිද්ධ වුණා කියලා ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරියක් විදියට එහෙම බෙදන්න අවශ්‍ය නෑ නමුත් සභාවේ මෙහෙම දෙයක් කරනවා කියලා ඒ පිළිබඳ දැනුවත් කරනවානම් වඩාත් හොඳයි කියන එක තමයි මගේ අදහස මේ යෝජනාවට සහය දක්වමින් මා නිහඬ වෙනවා. ස්තූතියි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා**

ගරු සභාපතිතුමනි, ඔබතුමා මේ පහුගිය අවුරුද්දේ මේ යෝජනාව ක්‍රියාවට නංවලා ඇත්තටම ඉතාමත් සාර්ථකව වතු ආශ්‍රිත ජනතාවට මේ වගේ පහසුකමක් සපුරා ගැනීමේ දුෂ්කරතාවයක් තිබුණා ඒක ඉතාම වටිනා වැඩ සටහනක් හැබැයි එකේ යම් අඩුපාඩුවක් මම දැක්කා අපි ඒ බඩු ලබා දෙන කොට, සීමෙන්ති ලබා දෙන කොට, බ්ලොක්ගල් ටික හම්බුනේ ටිකක් ප්‍රමාද වෙලා එතකොට සමහර අයගේ සීමෙන්ති ගල් වෙලා තිබුණා එතනදී ඒ ජනතාව අපහසුතාවයට ලක් වෙලා අපිට කතා කලාට පස්සේ අපි ඒ දැනුවත් වීම කලා නමුත් මෑතකදී තමයි ඒ බ්ලොක්ගල් ටික ලැබුණේ එතකොට ඒ ජනතාවත් අපහසුතාවයේ අපි කරපු වැඩේ පල ප්‍රයෝජනයක් තියෙනවද කියන එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මෙවර ඒ වගේ ප්‍රතිපාදන වෙන් කරන කොට ඒ අමුද්‍රව්‍ය ටික නිසි පරිදි ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම මෙම වැඩ සටහනට අපේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ප්‍රකාශ කරනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දොන ප්‍රකාශම් මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මේ යෝජනාවට බොහොමත් ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම පසුගිය වසරේ පවුල් 50 ට පමණ ප්‍රමාණයකට මේ වැසිකිලි පහසුකම් ලබා දුන්නා නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ඒ ලබා දුන්න ආයතනවලට ඒවා නිසි වෙලාවට ලබා දෙන්න බැරි වුණා. ප්‍රමාදයෙන් තමයි අපිට ඒවා ලැබුණේ. පසුගිය මාසේ තමයි ඒවා ලැබුණේ ඒ නිසා නිසි වෙලාවට ඒ වැඩ කරගන්න බැරි උනා අපහසුතාවයක් ඇති වුණා . නවද මම දන්න විදියකට කිසිම වතු සාමගමකින් ජනතාවට වතුර විකක්වත් අරන් දෙන්න ක්‍රියාමාර්ග ගන්නේ නෑ වතු ආශ්‍රිත ජනතාවට වැසිකිලියක් වතුර විකක් ගන්න කොහෙන්ම ක්‍රමයක් නෑ ඒක අපි භාමෝම දන්න දෙයක් වතු ආශ්‍රිත ජනතාවගෙන් වැඩ ගන්නවා මිසක් වතු සමාගම් විසින් කිසිම දෙයක් කරන්න අද වෙනකම් කටයුතු කරලා නෑ වතු ජනතාව එවා ඉල්ලුවත් ඒවා හරියට කෙරෙන්නේ නෑ මමත් ඉල්ලීම් දෙකක් කරලා තියෙනවා වන්නට ඒගොල්ලෝ කියන්නේ වතු සාමගමට ඉදිරිපත් කරලා එවා එනකොට කවදාවත් ඒවා කරන්න වෙන්නේ නෑ ඒනිසා ඉදිරියටත් මේවගේ වතු ආශ්‍රිත ජනතාවට අවශ්‍ය සේවාවන් සපයන්න කියලා ඉල්ලා සිටිමින් ඒවා කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ යෝජනාවට සහයෝගය පලකරනවා. ස්තූතියි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා**

ගරු සභාපතිතුමනි, පසුගිය වසරේ මම මේ යෝජනාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මොකද වතුකරයේ ජනතාවත් මේ සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාව සේ සලකා ඔබතුමා මේ යෝජනාව දාලා මේ වතු ජනතාව වෙනුවෙන් වැකිසිලි පහසුකම් ඒ කරන්න පුළුවන් දේ කරලා තියෙනවා අඩුපාඩු වෙන්න පුළුවන් අපි මේ නිවාස හා ප්‍රජා කමිටුවේදී මේ ගැන කතා කළා ඒ ස්ථීරතාවයෙන් තමයි මේ යෝජනාව ක්‍රියාත්මක කළේ සමහර මන්ත්‍රීවරු දන්නේ නෑ කියනවා ඒක වැරදියි සියලු දෙනාම මේ ගැන දන්නවා ඔබතුමා මේ කරපු ක්‍රියාව අපි අගය කරනවා වතු ජනතාව මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ මුදල් මගින් යැපෙන ජනතාවක් බවට සලකා ඔබතුමා මේ කරපු දේට අපි ස්තූතිවන්ත වෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජනේන්ද්‍ර කුලනිලක මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මම ඇත්තටම ඔබතුමා මේ කරගෙන ගියපු මේ වැඩසටහන වතු ආශ්‍රිත ජනතාවට ඒ වැසිකිලි පහසුකම් ලබා දීම පිළිබඳව ඔබතුමාට මාත් ස්තූතිවන්ත වෙනවා. මගේ කොට්ඨාශයේ 05 දෙනෙකුට මේක ලැබුණා. නවදුරටත් මේ ව්‍යාපෘතිය වතු ආශ්‍රිත ජනතාවට ඉටු

කරන්න ඔබතුමාට අවශ්‍ය සහය ලබා දෙනවා. මේ යෝජනාවට මාත් ඔබතුමාට එකඟතාවය එල කරනවා. ස්තූතියි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා**

ගරු සභාපතිතුමනි අපේ ප්‍රදේශවල වතු සඳහාත් මේවා දෙනවද දන්නේ නෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ විශේෂයෙන්ම මම හිතන්නේ හොඳ ව්‍යාපෘතියක් මොකද හොඳ දේ අගය කරන්න ඕනේ හැබැයි අර මාලනී මන්ත්‍රීතුමිය කීව්වා වගේ ඒ කටයුතු කරන කොට ඒ අදාල ස්ථානවල ඉන්න මන්ත්‍රීවරු පොඩ්ඩක් දැනුවත් කරලා කරනවනම් පොඩි වටිනාකමක් මේකේ වැඩි වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා කොට්ඨාශයේ මන්ත්‍රීවරයා කියලා එයාම නෙවෙයි ඒ ආශ්‍රිත තවත් මන්ත්‍රීවරු සිටිනවානම් ඒ අයවත් දැනුවත් කරලා ඒ කටයුත්ත කරනවනම් වැදගත් මම හිතන්නේ අපේ උපුල් ජනේන්ද්‍ර මන්ත්‍රීතුමා ප්‍රකාශ කලා එතුමාගේ කොට්ඨාශයේ පවුල් 05ට ලැබුණා කියලා ඒ ගැන සන්නෝෂ උනා ඒ නිසා අපි සියල්ල හිතන්න ඕනේ සමහර වෙලාවට පහුගිය සැරේ අපි අයවැයට විරුද්ධව ඡන්ද දුන්නා සමහර මන්ත්‍රීවරු කීව්වා විරුද්ධව දුන්න අයට දෙන්න ඕනේ නෑ කීව්වා මේ පාරත් විරුද්ධව දෙන්නත් පුළුවන් ඒක දේශපාලනේ හැටි ඒ නිසා ලැබෙන වරප්‍රසාද මන්ත්‍රීවරයෙක් හැටියට මම හිතන්නේ සියලු දෙනාටම එක හා සමානව ලැබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා වතු ජනතාව වෙනුවෙන් මේ කරන කටයුත්ත මම ඉතාමත් අගය කරනවා මොකද ඒවා හැබැයි නියම ප්‍රමිතියට නීත්‍යානුකූලව කරනවනම් තමයි වඩා වැදගත් වෙන්නේ කියන එකත් මතක් කරමින් ඔබතුමාට මම සුභ පතනවා දීර්ඝ කාලය ඔය ස්ථානයේ ඉන්න ලැබේවා කියලා.

**ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා**

ගරු සභාපතිතුමනි, ඔබතුමාගෙන් අවසරයි මම හිතන්නේ ඔබතුමා අපි මේ දීර්ඝ කාලයක් තිස්සේ ගෙනාපු යෝජනාව හොඳ යෝජනාවක් අපි දන්නවා අපේ ආසනයේ වතු ආශ්‍රිතව විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. සභාවෙන් කිසිම දෙයක් නොලැබෙන්නෙන් වතු වලටයි අපි මේ ගැන ආණ්ඩුකාරතුමා මුණගැහුණු අවස්ථාවේදී අපිත් කතා කලා සභාපතිතුමන් කතා කලා ආණ්ඩුකාරතුමාගෙන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ සඳහා මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න මට ගත්තත් අපේ ප්‍රදේශයේ තියෙන්නේ පාදුක්ක වන්න ඒ ප්‍රදේශයේ ජනතාව අපි සැහෙන කාලයක් සිට දන්නවා හැබැයි මේ බඩු ලබා දීමේදී අපි පසු විපරමක් නම් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ ඒ වැඩේ කරනවද කියන එක නැත්නම් අපි මේ සභාවේ යොදවන මුදල් අපතේ යනවා මොකද අපි දන්නවා වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව අඩු උනන්දු ජනතාවක් තමයි ජීවත් වෙන්නේ ඔවුන්ගේ කාර්යයන් ඉටු කරගන්න

ගොඩක් අය 50 % 60% ක්ම ඉන්නේ එහෙම පිරිසක් ඒ අයට ඒ අවශ්‍ය උපදෙස් ටික ලබා දීලා ඒ පසු විපරමක් කරලා අපේ නිලධාරීන් යොදවලා ඒ කටයුත්ත කලොත් අපිට වතු නිවාස තියෙන ප්‍රමාණයට වැසිකිලි නෑ කොහොමත් වතු නිවාස වල ගෙවල් 10 ට වැසිකිලි 2 ක් නැත්නම් 3 ක් තියෙන්නේ අපිට මේ කටයුත්ත ඉතා සාර්ථකව කරන්න පුළුවන් වසර ගණනනක් ඉදිරියට හරි ඒ සඳහා පසු විපරමක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාපතිතුමනි මේක අවස්ථාවක් කර ගන්නවා අප අතරින් විශේෂ වූ මේ සභාවේ දීර්ඝ කාලයක් සහභාගී වෙලා මාධ්‍ය වේදියෙක් විදියට මෙන න සභාවේ කතා වෙන ජනතාවගේ ගැටළු මාධ්‍යයට රැගෙන ගිය අපේ පද්මපෙරුම මාධ්‍යවේදියාට අපේ සභාවේ පොදුජන එක්සත් පෙරමුණ කණ්ඩායමේ ගෝකය ප්‍රකාශ කරන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා කියමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා මැතිතුමිය**

ගරු සභාපතිතුමනි නිරෝධායන තීතියේ පළවෙනිම දුෂ්කරතාවය තමයි මේ මුහුණ පාන්නේ අපේ ස්ථානය නැති කොට අපි මුහුණ පාන ගැටලු මේවා නිසා කතා කරන්නත් කම්මලි වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි මම නැගිටිවේ වතු ආශ්‍රිත ප්‍රශ්නේ ආවහම අපේ මන්ත්‍රීතුමියක් කිව්වා එතුමිය ඉන්න ප්‍රදේශයෙන් වතු තියෙනවා නමුත් නන්ද කුමාර මන්ත්‍රීතුමා කිව්වේ නෑ කියලා මන්ත්‍රීතුමා කියනවා එතුමියට වතු නෑ කියලා එතකොට එක කොට්ඨාශයේ මන්ත්‍රීවරු දෙදෙනට එහෙම කොහොමද වතු නැති වෙන්නේ ඒ වෙලාවේ ඔබතුමා උත්තරයක් දුන්නේ නෑ එතුමියත් මේ කොට්ඨාශයේ ඇයි එහෙම කියන්නේ කියලා එතන පොඩි දුර්වලතාවයක් තියෙනවා හැම තිස්සේම අපිට පහර ගහන කොට ඔබතුමා නිහඬ වෙන තත්වයක් මම බලාගෙන ඉදලා තියෙනවා ඒ නිසා එහෙම කරන්න එපා කියන එක මම කියන්න තමයි මේ නැගිටිවේ.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා**

ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයෙන් හා කාර්ය මණ්ඩලයෙන් අවසරයි මේ වතු ආශ්‍රිත වැසිකිලි ආධාර ලබා දීම සම්බන්ධ මාතෘකාවෙදි මම ඔබතුමාගේ අවධානයට කරුණු කාරණා කිහිපයක් මතු කරන්නට බලාපොරොත්තු වෙනවා. පලවෙනි එක තමයි එබතුමා ඒ ලබා දීපු වැඩසටහන හරිම හොඳයි ඒකට ස්තූති කරනවා පළමුවෙන්ම. වතු කරයේ සිංහල දෙමල වතු ජනතාව වෙනුවෙන් මම ස්තූතිවන්න වෙනවා. නමුත් මට පොඩි අසාධාරණයක් සිද්ධ වුණා ඔබතුමා පලවෙනි වැසිකිලි ආධාර ලබා දීමේ වැඩ සටහනේදී මට ලැබුණේ නැහැ කියන එක මම පැහැදිලිව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ ඒ පිළිබඳව ඔබතුමාව මා දැනුවත් කලා නමුත් කුමන හේතුවක් නිසා චන්ද්‍රකුමාර් මන්ත්‍රීතුමා නැතිව ගියද කියන එක දන්නේ නෑ මොකද එතුමා වැඩිපුරම වතු වල ඉන්න නිසාද දන්නෙත් නෑ මම වත්තක ලයිම් කාමරයක ජීවත් වෙන නිසා මෙන න ඉන්න මේ සියලු

දෙනාටම වඩා ඒ ගැන දැනුම සහ අත්දැකීම් මට තියෙනවා ඒ නිසාද දන්නේ නෑ ඔබතුමාට මග හැරුණේ කියන එකද නැත්නම් හිතා මතා කලාද කියන්න මම දන්නේ නෑ ඒ එක් ප්‍රශ්නයක් ඒ වගේම හැබැයි මම එතන නොහිටියත් ඔබතුමා ඒ කරපු වැඩේ හොඳයි ඒකට ස්තූති වන්න වෙනවා මොකද කවුරු කරත් කරන්න ඕනේ හොඳ වැඩක් කළානම් මම ඒකටමම නොහිටියක් ස්තූතිවන්න වෙනවා ඒ වගේම වග කොට්ඨාශයේ උපුල් ජේතේන්ද්‍ර මන්ත්‍රීතුමාට ලබලා දීලා තියෙනවා ඒවගේම වතු ආශ්‍රිත හැම කොට්ඨාශයකම සම්බන්ධකම් තියෙනවා ඔබතුමා ලබා දීලා තියෙනවා පාදුක්ක වෙන්න පුළුවන් වේරගොල්ල වෙන්න පුළුවන් සිරිතිවාස වෙන්න පුළුවන්, සාලාව වෙන්න පුළුවන් අයර්වත්ත, හේවාගම් වත්ත, වගවත්ත, පඤ්ඤාගුල වත්ත ඒවට ලබා දීලා තියෙනවා ඒකට ස්තූතියි. ඒ වගේ ම අනාගතේදී මේ ප්‍රාදේශීය සභාව හරහා මන්ත්‍රීවරුන්ට යමක් ලබා දෙන්නේ නම් අපටත් ලබ දෙනවනම් අපි සතුටු වෙනවා කියන එක පමණයි ප්‍රකාශ කරන්න තියෙන්නේ ඒක කාරුණික ඉල්ලීමක්. ඒ එක්කම මම ඔබතුමාට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි දේශපාලනය කරන්නේ ජාතිය පදනම් කරගෙන නෙවෙයි සියලුම ජාතීන් එක්ක අපි දේශපාලනය කරනවා අපි දෙමල ජනතාවට පමණක් නෙවෙයි සේවය කරන්නේ ඔබතමුත්තාත්සේලා දන්නවා මම යහපාලන ආණ්ඩුව ගැන කතා කරන්නේ නෑ ඒක මහ අවජාතක ආණ්ඩුවක් ඒකේ යම් කිසි දෙයක් කරන්න උත්සහ කළානම් කලේ ඒ සියලුම ජාතීන්ට ඒක මතක් කරන්න ඕනේ ඒක වතු ආශ්‍රිත ජනතාවටද ගමේ ජීවත් වෙන සිංහලය වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන් හැම කෙනාටම ලැබෙත් කටයුතු කලේ ඒ අවගේම මතක් කරන්න ඕනේ වත්තකට පමණක් සීමා කලේ නෑ අපේ ගරු මනෝගනේෂන් මැතිතුමා ප්‍රතිපාදන ලබා දීමේදී පන්සල් ,කෝවිල් ,පල්ලි ඒ සියලු දේ ලබා දීලා තියෙනවා අපි බලාපොරොත්තු උනේ නෑ අතේ මෙනනින් ජන්දයක් ගන්න පුළුවන් වෙයි කියලා නමුත් මහජන නියෝජනයක් විදියට අපිට යම්කිසි ආණ්ඩුවක් තියෙනවනම් අපිට යම්කිසි ඇමතිවරයෙක් ඉන්නවනම් එයින් යම් කිසි ප්‍රතිපාදනයක් ලැබෙනවනම් අපි වටා ඉන්න ප්‍රදේශයේ සියලු ජනතාවට බෙදාදෙන පරිදි ප්‍රතිපාදන ලබා ගන්නා එදා ඒ විදියට වැඩපිලිවෙලක් තමයි සකස් කලේ කියන එකත් මතක් කරන්න ඕනේ ගරු සභාපතිතුමනි, මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කලා එකක් තමයි වතු ආශ්‍රිත ජනතාවට අවධානමක් ලෙස පවතින ගස් කපා ඉවත් කර දෙන ලෙස තවත් එකක් තමයි කාරුණික ඉල්ලීමක් වතු ආශ්‍රිත ජනතාව හට වීදි ලාම්පු සවි කිරීම සම්බන්ධව නිසි ආකාර වැඩ පිලිවෙලක් ලබා දෙන්න කියලා ඔබතමා යම් යම් අවස්ථාවලදී ලබා දුන්නා නමුත් ඒක නිසිආකාරයට ලැබුණේ නෑ මම දන්නේ නෑ ඇයි කියලා මේ පිළිබඳ මම වාද විවාද කරන්න යන්නේ නෑ ඇයි කියලා මගේ වැඩේ කර ගන්න මම ඔබතුමා ළඟට එනවා මිසක් මට අරයගේ මෙයාගේ වැඩ පිළිබඳ කියන්න ඔබතුමා ළඟට එන්නේ නෑ ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා මේ සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරත් මන්ත්‍රීවරයෙක් විදියට අද ඉදලා හෙට නැති වෙන්නත් පුළුවන් කොයි වෙලාවෙද කියන්න බෑ දේශපාලනේ ඉන්න තාක්කල් අපි බලාපොරොත්ත වෙනවා වතු කරයේ ජනතාව නියෝජනය කරන කෙනෙක් හැටියට ඔවුන්ට යම් සේවයක් කරන්න නම් ඔබතුමා මට නායකත්වය දෙන්න ඕනේ මොකද ඔබතුමා තමයි සීතාවක ප්‍රාදේශීය සභාවේ



බලධාරියා මනෝගණේෂන් නෙවෙයිනේ මෙනන ඉන්නේ එතුමා මෙනන ඉන්නවනම් මම දන්නවා එතුමගෙන් වැඩ කරගන්න ඕනේ විදිය නමුත් මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන බලධාරියා ඔබතුමා ඒ නිසා ඔබතුමා වටා තියෙන වතු සම්බන්ධයෙන් ඔතුමා මීට වඩා අවධානය යොමු කරන්න කියන එක විශේෂයෙන් යලිත් මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා**

ගරු සභාපතිතුමනි මම හිතන්නේ ඔබ තුමාගේ මේ යෝජනාවේ මුදල්මය වශයෙන් ලක්ෂ 15 ක මුදලක් යෝජනා කරලා තියෙනවා මම හිතන්නේ මේ ලක්ෂ 15 තුළ එක් ප්‍රතිලාභියෙකුට රු. 25000/- ක මුදලක් දුන්නොත් 60 දෙනෙකුට තමයි මේක දෙන්න පුළුවන් 20000/- ක් දුන්නොත් 75 දෙනෙකුට තමයි මේක දෙන්න පුළුවන් ඒ නිසා මම හිතන්නේ මේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විහාල වතු ප්‍රමාණයක් තියෙනවා ඒ වතුවලට වන්දන මන්ත්‍රීතුමා කිව්වා එතුමා දන්නේ නෑ කියලා ඒක එගොල්ලන්ට සමානුපාතිකව බෙදී යාමේදී යම් යම් ප්‍රශ්ණ තියෙනවා ඒ නිසා මම ගරු සභාපතිතුමනි ඔබතුමාට මේ යෝජනාවක් කරන්න හදන්නේ මොකද බස්නාහිර පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය පළාත් සභාව තියෙන කාලේ පුරාවටම සෑම මන්ත්‍රීවරයෙකුටම අඩුම ලක්ෂ 5 ක මුදලක් මේ වැසිකිලි ආධාර ලබා දීම සඳහා ප්‍රතිපාදන වෙන් කරලා දිලා අපි ක්‍රියාත්මක කලා මම දන්නේ නෑ මට තියෙන ප්‍රශ්නේ තමයි මේවැ නිසි පසු විපරමක් නොකෙරුණු නිසාවෙන් මේවා කොයි තරමු දුරකට මේවා සාර්ථක උනාද කියන ප්‍රහනේ මට තියෙනවා ඒත් ගරු සභාපතිතුමනි මම ඉල්ලා සිටින්නේ අපි දන්නවා වාර්ෂික අයවැයෙන් 60 % ක් 09 දෙනෙක් අතර බෙදී ගිහිල්ලා තමයි ඒ අය මේ මුදල් වියදම් කරන්නේ කොටින්ම කිව්වොත් පළාත් ආණ්ඩුකාරවරු ඒ පළාත් ආණ්ඩුකාරවරු හරහා මම හිතනනේ අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යම් මුදලක් අපිට ලබා ගන්න පුළුවන් උනොත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට බොහෝ දුරට විසද ගන්න පුළුවන් මේ වතු ආශ්‍රිතව මේ වැසිකිලි පහසුකම් ඇති කිරීම සම්බන්ධව ඒ වගේම අපි අර සුරියආරච්චි මන්ත්‍රීතුමා කිව්වා වගේ හැබැයි මේ ව්‍යාපෘති කිරීමේදී නිසි පසු විපරමක් කරන එක තමයි සභාපතිතුමනි සාර්ථක මම හිතන විදියට අපි ගිය අවුරුද්දෙන් දුන්නා නමුත් ඒ ද්‍රව්‍ය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක උනාද යන්න පිළිබඳව පසු විපරමක් නොවුන නිසා අදටත් ගැටළු තියෙනවා මම දන්න එකක් තියෙනවා ඒ බඩු අරගෙන තාමත් ගෙවල් වල තියාගෙන ඉන්නවා. සිමෙන්ති ටික එහාට මෙහාට වෙලා තියෙනවා. එහෙම ප්‍රශ්ණ තියෙනවා ඒ නිසා අපි බලන්නේ පවුලකට ඒ පිරිසිදු සෞඛ්‍යආරක්ෂිත වැසිකිලියක් ලබා දීමේ අරමුණ ඇතිව තමයි අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ එහෙත් මිනිස්සුන්ට මේවා උවමනාවක් නැත්නම් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන දේ අවසානයේ ඒ ප්‍රතිඵල ශූන්‍ය වෙනවා ඒ නිසා ගරු සභාපතිතුමනි ඒ පිළිබඳව තමුන්නාන්සේගේ අවධානය යොමු කරන හැටියට මා ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

**ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා**

මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරපු සියලුම මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙනවා එහිදී වෙච්ච අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉස්සරහට මේ යෝජනාව නවත් හොදින් කරගෙන යන්නට අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සතූති වන්ත වෙනවා. ඒ වගේම මම සතුවු වෙනවා ගියපාර වෙන් කළ මුදලට වඩා මෙවර අපි හදුනගත්ත මන්ත්‍රී කොට්ඨාශ 10 ක් හෝ 11 කට අදලාව තමයි මම මේ ව්‍යාපෘතිය ප්‍රතිලාභීන් නම් කර ගත්තේ ඒ අනුව මේකේ කොට්ඨාශ මන්ත්‍රීවරයා කේන්ද්‍ර කරගෙන තමයි අපි මේ භාන්ඩ බෙදා හැරීමේ කටයුත්තට අපි කටයුතු කලේ ඒ අනුව වතු ආශ්‍රිතව ඉන්න අපේ වන්දුකුමාර් මන්ත්‍රීතුමා වගේ මන්ත්‍රීතුමන්ලට ඒ වගේම ගිරාඉඹුල මන්ත්‍රීතුමිවගේ කොට්ඨාශවල වතු තිබුණත් අපි කොට්ඨාශයේ මන්ත්‍රීතුමා හරහා තමයි මේ කටයුත්ත කරන්න යෝජනා කර ගත්තේ සහ තීරණය කලේ ඒ අනුවයි ඔවුන්ට ඒ ප්‍රතිලාභයන් නොලැබුණේ සහ නොලැබුණත් කොට්ඨාශයේ මන්ත්‍රීතුමා හරහා ඒ කොට්ඨාශයේ වතු වලට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් උනා මම දන්නේ නෑ නොදැනුවත් වීම පිළිබඳව ඒක ප්‍රශ්ණයක් නිවාස හා ප්‍රජා කමිටුවේ මේ ගැන කතා කරලා තමයි මේ යෝජනාව අපි ඇතුළු කරලා තමයි මේ අවුරුද්දේ බෙදුවේ ඒ නිසා මාලනී මන්ත්‍රීතුමිය ඒක දන්නේ නැහැයි කියන කාරණය සම්බන්ධව වෙනම හොයා බලන්න ඕනේ එතුමිය ඒ වාර්තාවත් බැලුවද කියලා එතුමියට වතු නෑ කියලා නන්ද කුමාර මන්ත්‍රීතුමා කියනවනම් එතුමියටත් වතු තියෙනවා කියලා අපි දන්නවා ඒ නිසා මේ උත්තර නොදුන්නේ මේ කතාව තියෙන නිසා මම එහෙම උත්තර දෙන්න අවශ්‍ය නැහැ කතාවෙන් කතාවට ඒ නිසා මම කියනවා එහෙම නොදැනුවත් වීමක් වෙලා මේ 43 දෙනාම නොදැනුවත්ව මේ දේ උනේ නෑ කියන එක තමයි මම නම් විශ්වාස කරන්නේ පහුගිය සභා වාර්තාවත් ලැබුවනම් ඒවායේ සදහන් වෙලා තියෙනවා මේ කාරණා සම්බන්ධව. අපිට තියෙන මුදල් ප්‍රතිපාදන අනුවයි අපිමේ මුදල් ප්‍රතිපාදන වෙන් කලේ මේ අයවැය ලේඛනයේ ඒ අනුව අපි මේ අවුරුද්දේ මේ කටයුත්ත කරන්න ඕනේ ඒ නිසා ඒ සදහා පසු විපරම් කිරීමට උප සභාපතිතුමා කතා කලා මම හිතනවා මේ වගකීම මන්ත්‍රීවරු හැටියට අපි හැමෝටම තියෙනවා අපි ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අත්‍යවශ්‍යම පුද්ගලයා හොයා ගන්නවානම් මේ කටයුත්ත අනිවාර්යයෙන්ම කෙරෙනවා. ඒ නිසා මේක කාටහරි කෙනෙකුට දෙන්න ඕනේ කියන පදනමේ ඉදලා දුන්නොත් ඔය කියන විදියට පසු විපරම් කලත් මේක හොයා ගන්න වෙන්තේ නෑ මේ විදියට අපේ රටේ දිලා තියෙන ආධාර සංඛ්‍යාව අනුව බොහෝ දේවල් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ ඒ නිසා ආධාරය තමන්ගේ කොට්ඨාශයේ ඉන්න ලැබිය යුතු කෙනාටම ලබා දීමේ කටයුත්ත කරනවානම් දේශපාලනය මොක උනත් පසු විපරම් කරන්න ඕනේ නෑ ඒ වැඩේ කෙරෙනවා. හැබැයි එහෙම නොවුනහම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ එකෙන් කියන්නේ නැහැ පසු විපරම් කරන්න ඕනේ නෑ කියලා කරන්න හැබැයි වඩා සුදුසුම කෙනා නැතිම කෙනා අවශ්‍යම කෙනා තෝරගෙන ඒ මන්ත්‍රීතුමා දුන්නහම මන්ත්‍රීතුමා ඒ කටයුත්ත කරනවනම් මම හිතනවා ඒතරම්

ගැටළුවක් මතු වෙන්නේ නෑ මේ කාරණයේදී ඒ නිසා ඒ ගැන හැම මන්ත්‍රීවරයෙක්ම අවදානය යොමු කරන්න තමන්ගේ කොට්ඨාශයේ ඉන්න ඒ අවශ්‍යතාවය තියෙනම කෙනා හදුනාගන්නවනම් එයාටම දෙනවනම් මේ කටයුත්ත වෙන්නේ නෑ මොකද ඒ පහුගිය කාලසීමාව පුරාවටම අපිට අත්දැකීම් තියෙනවා මම හිතන්නේ පහුගිය මාසේ වෙනකනුත් වෙන් කරපු භාණ්ඩ අපේ සභාවේ තිබුණා ඒවා කොස්ගමන් තිබුණා, පාදුක්කෙන් තිබුණා, හංවැල්ලෙන් තිබුණා ඒ තමන් නිර්දේශ කරපු කෙනා කොයි තරම් දුරට ඒ අවශ්‍යතාවය තියෙනවද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ දේවල් අපි ඉල්ලුව නිසා අපි දෙන නිසා කාටවත් දෙන එක නෙවෙයි අවශ්‍යතාවය අනුව අවශ්‍ය කෙනාට ලබා දීමේ කටයුත්ත කරන්න හැම මන්ත්‍රීතුමාම කටයුතු කරනවනම් ම හිතනවා එකේ ප්‍රතිලාභන් ලැබෙනවා. ඒ කරන වැඩෙන් අගය කිරීමක් ලැබෙනවා මීට වඩා දැන් මේ වෝදනා සියල්ල එන්නේ එතරම් හරියට අවබෝධ කරගෙන ඒ වැඩේ නොකරපු නිසයි. ඒ නිසා ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න කියන කාරණය කියනවා වතු ආශ්‍රිතව අපිට වැඩ කිරීමේදී යම් යම් ගැටළු ප්‍රශ්න රාශියක් පහුගිය කාලේ ඇති වුණා අපේ ආණ්ඩුකාරතුමන් ලේකම්තුමිය ප්‍රධාන පළාත් සභාවේ මමත් උප සභාපතිතුමන් ලේකම්තුමන් අපි සියලු දෙනා ඒකට සහභාගී වුණා. අපි ඒ වෙලාවේ ආණ්ඩුකාරතුමාට ඉල්ලීම් කළා අපේ ප්‍රදේශවල ඉන්න වතු ආශ්‍රිත ජනතාවට සේවය කරන්න අපිට මීට වඩා අවස්ථාවන් ලබා දෙන්න කියලා ඒ අනුව එතුමන් පළාත් පාලන ලේකම්තුමියත් ඒ අවශ්‍ය කරන ගිවිසුම් ඇති කරගනිමින් වතු ආශ්‍රිත ජනතාවට සේවා සැපයීම සඳහා අවශ්‍ය උපදෙස් හා ඒ අවශ්‍ය නීතිමය තත්වයන් පැහැදිලි කළා ඒ අනුව අපිට ඉදිරි කාලයේ වතු ආශ්‍රිතව ඉන්න මන්ත්‍රීතුමන්ලාටත් ඒ හරහා යම් මට්ටමක මීට වඩා සේවාවක් කරන්න අපිට පුළුවන් වෙයි කියලා අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. අපි වතු ජනතාව හලමින් වතු ජනතාව අමතක කරමින් අපි කටයුතු කලේ නෑ පහුගිය කාල සීමාවෙන් අපි බොහෝ උදවු උපකාර අපේ සභාවෙන් කරන්න බැරි උනත් වෙනත් ආයතන හරහා හෝ පළාත් සභාවේ මුදල් ලබාගෙන බොහෝ වතුවලට අවශ්‍ය කරන සංවර්ධන කටයුතු අපි පහුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙන් බොහෝ ව්‍යාපෘති වතු ආශ්‍රිතව කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි මේ කාල සීමාවෙන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ආණ්ඩුව හරහාත් අපේ පළාත් පාලන ආයතන හරහා අපේ ප්‍රතිපාදන මුදල් අනුව ඒ ප්‍රතිපාදන වෙන් කරලා මේ කරුණු කාරණා අවශ්‍යතා සම්පූර්ණ කරන්න මන්ත්‍රීතුමා සමඟ කටයුතු කරන බව අපි සඳහන් කරන්න ඕනේ ඒ වගේම අනෙකුත් අවශ්‍යතා විදුලිය, මාර්ග හා සභාව හරහා ලබා දීමට ආණ්ඩුකාරතුමාගෙන් අවධානය යොමු කරලා මීට වඩා ප්‍රතිපාදන මුදලක් ලබන වසරේ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවයි කියන කාරණය අපි මතක් කරන්න ඕනේ ඒ සඳහා ඔබතුමාලගෙන් අවශ්‍යතා හදුනාගෙන අපිට මේ ව්‍යාපෘතිවල දේශපාලන පක්ෂ පාට හේදයකින් තොරව දේශපාලනය කරන එක ඇත්තයි නමුත් ඒ සියලු දේ කිරීමේදී සියලු කාරණා අවම කරගෙන හොඳින් ජනතාවට මේ කටයුතු කරලා දෙන්නයි අපේ බලාපොරොත්තුව ඒ නිසා ඉදිරියටත් එලෙසින්ම අපි කටයුතු කරන බව මතක් කරන්න ඕනේ ඒ නිසා වන්දුකුමාර් මන්ත්‍රීතුමා පහුගිය ආණ්ඩුව ගැන ඒ ආණ්ඩුව කාලේ ඒ ආණ්ඩුව හදන්න කට්ටිය ගොඩක් හිටියා අපි දැක්කා

හැබැයි දැන් එහෙම නැ කියලා කියනවා ඒක ගැන අපි දන්නේ නෑ එතුමන්ලා තමයි ඒක ගැන දන්නේ ඒ ආණ්ඩුවේ එහෙම එකක් තිබුනේ නැද්ද කියන එක එහෙම නැති ආණ්ඩුවක්ද කියන එක ගැන කතා කරන බොහෝ දෙනෙක් මේකේ ඉන්නවා ඒ නිසා ඒ කොහොම උනත් දැන් අලුත් ආණ්ඩුවක් තියෙනවා අපි විශ්වාස කරනවා අපිට හොඳ ගමනක් යන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා අපි වැඩ කරනවා ඒ නිසා එහි ප්‍රතිලාභ මටත් ඔබතුමාලටත් එක ලෙස ලැබෙයි ඒ නිසා ඔබතුමාලා අපිත් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න කියන කාරණය තමයි අපි මන්ත්‍රීතුමන්ලාට මතක් කරන්නේ ඒ බවත් මතක් කරමින් මේ යෝජනාවට සහය පලකරමින් කොරෝනා තත්වයත් එක්ක අපිට භාණ්ඩ බෙදා හැරීමේ යම් යම් ගැටළු ඇති වෙව්ව එක ඇත්ත අපි ඒක පිළිගන්නවා මෙවර ඒවා අවම කරමින් වඩා හොඳ ව්‍යාපෘතියක් විදියට ඉදිරි කාලයේදී මේ ව්‍යාපෘතිය කරන්න අපි කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ පිළිබඳ අදහස් දැක්වීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙමින් මේ යෝජනාව ඒකමතිකව සහා සම්මත වූ යෝජනාවක් සේ සලකනවා.

මේ යෝජනාව ඒකමතිකව සහා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සහා සම්මත විය.**

**05 - (05) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි. (හදිසි යෝජනා අංක 01)**

සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල නව වෙළඳ සංකීර්ණයේ අංක 18 කාමරය සඳහා සභාව සමඟ 2001.11.01 දිනැතිව අත්සන් කර ඇති පොරොන්දු පත්‍රයට අනුව බදුකරු වන ඩී. විමල් අමරසේකර යන අය මිය ගොස් ඇති බැවින් ඔහු නමින් ඇති අංක 18 කාමරයේ ඉතිරි බදු කාලය 2016.07.11 දිනැති LGD/08/2016 චක්‍රලේඛනය ඇමුණුම 2 කුලී ගිවිසුම 11 වන කොන්දේසිය ප්‍රකාරව ඔහුගේ වැඩි මහල් දරුවා වන හංවැල්ල, ඉහල හංවැල්ල, I පටුමග අංක 387/A, දරණ ස්ථානයේ පදිංචි ඩී.එස්.එස්. අමරසේකර යන අයට පැවරිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා**

විශේෂයෙන්ම මම මේ සභාව කාරක සභාවක් බවට යෝජනා කළේ මේ ගැන සාකච්ඡා කළේ මේ වගේ යෝජනා හදිසි යෝජනා විදියට ගේනන එපා මේවා පූර්වාදර්ශ විදියට ගන්න එපා. මේ ගැන අධ්‍යයනය කළ යුතු යෝජනාවක් යම් ගැටළු කාරී තත්වයන් මේ සභාවට ඇති වෙයි කියලා හැබැයි මම දන්නේ නෑ මේකේ පුත්තලමේ ඉදලා ආපු අයත් මේකේ ඉන්නවා කියලා ඒ නිසා පොඩි පොඩි ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා එහෙම අය ඉන්න එක ගැනත් කණගාටු වෙමින් මම නිහඩ වෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියන්ගේ වන්දන කුමාර මැතිතුමා**

ගරු සභාපතිතුමනි මම මේක මහ සභාව අවස්ථාවකදීම කියන්න ඕනේ අපි මේ සභාවේ මන්ත්‍රීවරු විදියට අපි දන්නේ නැති දෙවල් ගැන අපි ලේකම්තුමාගෙන අහලා දැන ගන්න ඕනේ හැබැයි අපි එහෙම අහන කොට අපිට වටපිට බලන්න පුළුවන් වෙන්න ඕනේ ඒක දන්න තරම තමයි අර පුත්තලමින් ආපු අයගේ දැනීම. පුත්තලමෙන්ද අපේ කොහෙන්ද ආවේ කියන එක නම් අපිට වැදගත් නෑ අපි දන්නවා ඔබ පුත්තලමින් ආපු අයගේ හැටි මම ප්‍රශ්නේ ඇහුවේ ලේකම් මහත්තයාගෙන් ඒක කවුරුහරි භාරඅරගෙන මේක මතු කරපු එක හොඳයි මංජුල මන්ත්‍රීතුමා හැබැයි එහෙම දාන්න බැරිද කියන එක අහන්න මටත් අයිතියක් තියෙනවා මන්ත්‍රීවරයෙක් හැටියට අයිතියක් තියෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා**

ගරු සභාපතිතුමනි, මම හිතන්නේ මේක පුත්තලමේ ඉන්න ජනතාවට කරන විශාල අපහාසයක් මම හිතන්නේ මංජුල මන්ත්‍රීතුමා කිව්වේ පුත්තලමේ ජනතාව ගැන තෙවෙයි වෙන කණ්ඩායමක් ගැන ඒක වන්දන ලියනගේ මන්ත්‍රීතුමා භාර ගන්න අවශ්‍යද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේක සියලු දෙනාගේම යහපත වෙනුවෙන් මේ යෝජනාව ගැන ප්‍රශ්න කරපු එක ගැන මන්ත්‍රීවරු 43 දෙනාම සන්නෝෂ වෙන්න ඕනේ මොකද හැමෝටම ගැටළුවක් නොවෙන විදියට කාරක සභාවක් බවට පත් කරලා අපි මේක ඇහුවේ කියන එක මතක් කරන්න ඕනේ.

**ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා**

හොඳයි එහෙනම් වෙන කාගෙවත් කතා නැහැනේ මේක මේ පුත්තලමේ කතාවක් නෑ මේක මේ සිතාවක කඩයක් පැවරීම සම්බන්ධ ගැටළුවක් ඒ නිසා එව්වර දුර ඇත යන්න ඕනේ නෑ මේ යෝජනාවත් සභා සම්මත ව යෝජනාවක් ලෙස සලකනවා.

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ  
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා ඒ. සුසන්ත මැතිතුමාගේ  
ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 - (07) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.  
(හදිසි යෝජනා අංක 03)**

සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපිව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	ධර්මග්‍රාමය පාරේ හරස් බෝක්කුවේ සිට වෙල දෙසට කාණුව සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ස්වර්ණ ජයන්ති සුභ සාධක සමිතිය සාලාව, කොස්ගම.	210,000.00
02	බෝපේ කුරුන්දෙණිය පාර අතුරු මාර්ගය කොටසක් තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, සියඹලාව ගොවි සංවිධානය	279,979.23

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ගරු සභාපතිතුමා**

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා**

ගරු සභාපතිතුමනි එම යෝජනාවේ ධර්මග්‍රාමය පාරේ හරස් බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව පොඩි අදහස් දැක්වීමක් කරන්න ඕනේ ඒ යෝජනාවේ බෝක්කුව අනිවාර්යයෙන් විය යුතු කාරණාවක් ඒ බෝක්කුව සෑහෙන කාලෙකින් ප්‍රතිසංස්කරණය වෙලා නෑ මරණාධාර සමිතිය තමයි මෙව්වර කාලයක් අළුත්වැඩියා කරමින් තිබින්න කරමින් පවත්වාගෙන ගියේ ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් ප්‍රතිපාදන වලින් කොටසක් යෙදවුවා ඒ පාරේ පයින් ගමන් කරන ජනතාව ඒ දෙපස ප්‍රධාන කානු දෙක ගොඩ වෙලා වැසි ජලය ගලා බසින තාවලේගොඩ මාර්ගයට හා ධර්මග්‍රාමය මාර්ගයට යන කානු දෙකේ වතුර පාරට ගලා බසිනවා මේ තියෙන වැසි තත්වයත් එක්ක කානු නොමැතිව පාරේ ජලය බැස යාම හේතුවෙන් පාසල් දරුවන් හා පාරේ ගමන් කරන අයට විශාල ප්‍රශ්ණයක් වෙලා තියෙනවා සපන්තු දාගෙන යන්න බැරි තත්වයට තමයි පාර පත්වෙලා තියෙන්නේ මම යෝජනා කරන්නේ මේ බෝක්කුව ප්‍රතිසංස්කරණය කරනව වගේම ඒ කානු දෙකට පිළියමක් යොදලා බෝක්කුවක් හෝ යොදලා හදනවනම් හොඳයි අපි අපේ සහයෝගය ඕනේම මොහොතක දෙනවා. මොකද ඒකේ වතුර ටික බහින්නේ අවසානයට අපේ පිට්ටනියට මම එක පාරක් අපේ ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රය උපයෝගී කරගෙන මේ කානු කපලා ඒ වතුරටික අතින් කානු වලට මුදා හරින්න කටයුතු කලා ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන හැටියටත් ඉල්ලමින් ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ පාරට එන වතුර ටික බෝක්කුවක් හෝ කානුවක් ඉදි කරමින් පාරේ ගමන් කරන අයගේ යහපත උදෙසා ඒ බෝක්කු ඉදිකිරීමට අවධානය යොමු කරන හැටියට ඉල්ලමින් නිහඩ වෙනවා.

**ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා**

ගරු සභාපතිතුමනි අපේ සුනිල් රණසිංහ මැතිතුමා කියපු ඒ කාණුව නෙවෙයි අපි කරන්නේ තාවල්ගොඩ සහ පහල කොස්ගම බටහිර ග්‍රාම සේවා වසම් දෙක යා කෙරෙන තාවල්ගොඩ පාලම සමා වෙන්න ඕනේ බෝක්කුව ඒ බෝක්කුවේ පැති බැමීම දාලා බෝක්කුව සංවර්ධනය වෙන්නේ නෑ ඒ එන වතුරටික දෙපැත්තේ ගෙවල් වලට ගිනිල්ලා ගෙවල් යට වෙනවා ඒ නිසා කානුවක් නමයි අපි එතන ඉදි කිරීම් කරන්නේ දැන් සුනිල් මන්ත්‍රීතුමා කිව්වේ ප්‍රජා ශාලාව ළඟ තියෙන කාණුව ඒක සම්පූර්ණයෙන්ම පාරෙන් නමයි වතුර ටික එන්නේ ඒ ඇවිල්ලා නමයි කාණුවට වැටෙන්නේ ඒක කාපටි ව්‍යාපෘතියේදී තියනවා පැති කාණුවක් තියෙනවා ලැලි දාලා වෙනම සංවර්ධනයක් තියෙනවා ඒ නිසා සුනිල් මන්ත්‍රීතුමාට කියන්න ඕනේ ඒක තාවල්ගොඩ සහ ධර්මග්‍රාමය යා වෙන බෝක්කුව කියන එක.

**ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා**

හොඳයි ගැටළුවක් නැහැ නේද? අපි සුනිල් රණසිංහ මන්ත්‍රීතුමා කියන එකත් අත්‍යවශ්‍ය එකක් නම් අපි ඊළඟ පාර ඒකත් දාමු කතා කරලා ඒ යෝජනාව දාගමු දැනට තාවල්ගොඩයි ධර්මග්‍රාමයයි යා කෙරෙන ඒ බෝක්කුව කොට්ඨාශ දෙකකට අයත් වෙන සමන්ත මන්ත්‍රීතුමාට හා කෝකිල මන්ත්‍රීතුමාටත් අදාල වෙන යෝජනාවක් ඒ සඳහා කාගෙන් විරුද්ධත්වයක් නැති නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**